

# ජය විස්ස

අභුත්‍ර මානව හිමිකම් ආරක්ෂා කිරීමට  
ලිංග්‍රෙවා ඇති යාන්ත්‍රණයේ

# ජන්‍ය රුස්සකාරු

වසන්ත රතිල්



රුස්සි වූ ලදින් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රකාශනයයි.

ජෙලිස්ය

අැනුල් මානව හිමිකම් ආරක්ෂා කිරීමට  
පිහිටුවා ඇති යාන්ත්‍රණයේ

ජෙලිස්ය ප්‍රතිපාදන ක්‍රමය

# ජ්‍යෙෂ්ඨ

ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට  
සිහිවා ඇති යාන්ත්‍රණයේ

# ජ්‍යෙෂ්ඨ රුජ්‍යෙෂ්ඨ මධ්‍යම

වසන්ත රැඹුල්

ප්‍රකාශනය

Right to Life Human Rights  
Center

මානව හිමිකම් දෙපාර්තමේන්තු  
මගින් ඉඩියෙක්ස් නඟුන්තෙයාම්

පළමු මූද්‍රණය : 2015 කැප්තැමිබර

කර්තා  
වසන්ත රත්ල්

ප්‍රකාශනය

රජිට් ව්‍ය ලංගේ මානව හිමිකම් මධ්‍යස්ථානය

අංක 555, කොළඹ පාර, කුවෙනායක. දුරකථනය : 0117414800, 0117414801 ගැක්ස් : 031-2221604  
ඊමේල් : right2lifelk@gmail.com වෙබ් : [www.right2lifelanka.org](http://www.right2lifelanka.org)

අනුග්‍රහය

අක්ෂර සංයෝජනය  
වසන්ත රත්ල්

සේයුදුපත්  
නදීගානි මාලිංග

පිටු සැකැස්ම, කවර නිර්මාණය හා මූද්‍රණය



071 7167002

## පෙරවදුන

දෙවන ලොක යුද්ධයෙන් පසුව නැවත එවැනි මහා සංග්‍රාමයක් ඇතිවීම වැළැක්වීම සඳහා එවකට ලොකයේ සිටි බලවත් ජාතින්ගේ ද පෙළඹුවීම මත එක්සත් ජාතින්ගේ සංවිධානය ගොඩ නැගුණි. එඟා සංවිධානය ගොඩනැංවීම සඳහා මූලික වූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සකස් කිරීමට විවිධ රටවලින් පැමිණි ඉතා ඉහළ විශිෂ්ට බුද්ධීමත්තන් පිරිසක් දෙක වූහ. මවුන්ගේ අතිමහත් වූ දැනුම් සම්භාරය සහ අත්දැකීම් උපයෝගිකර ගනිමින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සකස් විණි.

මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය තිසා අද වන විට ලොව පුරා ජනතාවට පෙරට වඩා ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව පිටත් වීමට හැකි වී තිබේ. තමුත් දෙවන ලොක යුද්ධයට පෙර මනුෂ්‍යයන්ට එවැනි පිළිගැනීමක් නොතිබේ. රටක

පාලකයින් තෝරා ගැනීම එම රටේ ජනතාවගේ කාර්යභාරයක් වන්නා සේම රටේ ජනතාවට සළකන ආකාරය රටක ස්වේච්ඡාවය හා සම්බන්ධ කාර්යභාරයක් වන බවට පිළිගැනීමක් එකල විය. එහෙත් ඇංඛාල් හිටිලර විසින් සුපිරි ජර්මනු ජාතියක් බිජි කිරීමට ගන්නා ලද උත්සාහයේ දී රට බාධාවන් ලෙස සැලකු යුදෙවිවන් ඇතුළු හැට ලක්ෂයක් ජනතාව කෘත ලෙස සාතනය කළහ. ඉතා දිරිස කාලයක් පුරා සිදුවූ මෙම අති දැවැන්ත ජන සංභාරය වැළැක්වීමට සමස්ත ලොකයටම තොහැකි විය. එම ජන සංභාරය සිදු කළ ආකාරය ලොවට හෙළිදරවී වීමත් සමගම තිසියම් රටක් එරට වෙශෙන ජනතාවට සළකන ආකාරය තවදුරටත් එම රටේ ස්වේච්ඡාවයට පමණක් අදාළ කරුණක් ලෙස පිළිගනු නොලැබේය.

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

"මානව අයිතිවාසිකම් මනුෂ්‍යන්ට උරුම වන්නේ මලුන් කුමන හෝ රටක වැසියන් වීම නිසා නොව පුදෙක් ඔවුන්ගේ මනුෂ්‍යන්මඟාවය නිසාම" යැයි යන මතය මනව හිමිකම් විශ්ව ප්‍රකාශනය සකස් කිරීමේ දී ප්‍රබලව මතුවිය. එම මතය තව දුරටත් ඉදිරියට යමින් "මනුෂ්‍යයකු තම සමාජයීය වගකීම් ඉටු කිරීමට බැඳී සිටියන් තමන් මත බලහන්කාරයෙන් පටවනු ලබන පීඩනයකට හෝ නිසාවකට විරුද්ධව තම මතය ප්‍රකාශ කිරීමට මනුෂ්‍යයකුට නිධනස පැවතිය යුතු බවත්, විරුද්ධ වීම නිසාම ගාරීරික මර්ධනයට ලක් නොවී 'මම ඒ සඳහා එකග නැතැ'යි පැවසීමට යම් පුද්ගලයකුට ඇති අයිතිය නීතියෙන් ආරක්ෂා කළ යුතු බව" ද ගක්තිමත්ම සාකච්ඡා විය. මානව හිමිකම් රටින් රටට වෙනස් නොවී මානව අයිතිවාසිකම් විශ්විය වන්නේ එම නිසා ය. දෙවන ලේඛක යුත සමයේ දී සිදුවූ යුදෙව් ජන සාතනවලින් පසුව නැවත එවැනි අයිත්ත්ය සිදුවීම් සිදු නොවිය යුතු බවට දිශ්චා ලේඛකයා එකග විමේ ප්‍රතිච්ලියකි, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයන්, එය ක්‍රියාත්මක කිරීම සඳහා

ඇති ජාත්‍යන්තර යාන්ත්‍රණ වශයෙන් හැඳින්විය හැකි එඟා සංවිධානය සහ අකුත් ආයතන කොටෙක් උත්සාහ දුරටත් සමස්ත ලේඛකයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සර්ව සම්පූර්ණ වූවේ නැත. අනුව දශකයේ දී පැරණි යුගොස්ලාවියාවේ සහ රුවන්ඩාවේ සිදුවූ මනුෂ්‍ය සාතන ර්ට උදහරණ ලෙස දැක්විය හැක. එහෙත් පෙරට වඩා ලේඛකය යම් තරමකට හෝ සුරක්ෂිත කිරීමට මෙම යාන්ත්‍රණයන් මගින් හැකි වී තිබේ. එසේ වූවේ මානව හිමිකම් යනු විශ්විය හිමිකමක් බව තහවුරු කළ නිසා ය.

උතුරු - නැගෙනහිර ගැටුම් පැවති පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවේ සිංහල ජාතිවාදී කොටස් ප්‍රකාශකර සිටියේ මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවයි. එහෙත් යුද්ධයෙන් අවතැන් වූවන් ඉන්දියාවට ද බෝටුව මගින් යැම ආරම්භ කිරීමත් සමගම තවදුරටත් එය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නොවීය. අවතැන්වූවන් බෝටුව මගින් ඕස්ට්‍රොලියාවට පලා යැම ආරම්භ වීමෙන් මෙය තවදුරටත් ජාත්‍යන්තරකරණය විය. ඒ අනුව සැම පැත්තකින්ම ශ්‍රී ලංකිකයින්ගේ මානව හිමිකම්

කඩවීම යනු ජාත්‍යන්තර ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධව අවධානය යොමුකරන්නේ අනුව දැකගේ පමණ සිට ය. එහෙත් මානව හිමිකම් උල්ලංසනය වන බවට නොනවත්වා දිගින් දිගටම සාකච්ඡා කරන මාතාකාවක් බවට පත්වන්නේ 2006 වසරේ පමණ සිට ය. 2006 වසරේ සිට 2010 පමණ වන තෙක් රටේ බහුතර ජනතාවක් උතුරු-නැග නහිර ගුම් පිළිබඳව හෝ එහි දී සිදුවන මානව හිමිකම් උල්ලංසනයන් පිළිබඳව සංවේදී නොවේ. එහි ප්‍රතිථලයක් ලෙස එම කාලය තුළ ද ඉන් පසුව ද මූලි රට පුරාම ඉතා දැඩි ලෙස විවිධාකාරයෙන් මානව හිමිකම් උල්ලංසනය විය. නමුත් එම කාල සීමාව තුළ දී බලය හෙබවූ රජය විසින් තම පැවැත්ම සඳහා ජාතිවාදය සහ බොරු අධිරාජ්‍ය විරෝධය යොද ගත් හෙයින් මානව හිමිකම් උල්ලංසනය යනු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් දෙමළ තුස්තවාදීන් මර්දනය කිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන (NGO) විසින් ඉදිරියට දැමු සටන් පායක් ලෙස හැඳින්වීණි. ඒ තුළ පොලිස් වධ හිංසාවන් ද, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පෙර පොලිසිය අතින් සැකකරුවන්

සාතනය වීම ද ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන බරපතල අපරාධ සියල්ල රාජ්‍ය නොවන සංවිධාන වෙත එල්ල කරනු ලැබූ දේ දේ දෝෂී වෙර්දනාවෙන් වැසි ගියේ ය.

එහෙත් 2010 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා LTTE සංවිධානය යුද්ධයෙන් පරාජය කිරීම සඳහා මූල්‍ය හමුදපතිවරයා ඉදිරිපත් විය. ජනාධිපතිවරණයට පෙරත් ජනාධිපතිවරණයෙන් අනතුරුවත් ඔහු වෙත මුද හරිනු ලැබූ හිෂණයෙන් යම් තරමකට හෝ රටේ මානව හිමිකම් තත්වය පිළිබඳව අවබෝධ කර ගැනීමට දකුණේ සමාජයට හැකි විය. ඒ සමගම රට තුළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනවල පරිභානිය ද යන්තමින් හෝ අවබෝධ කර ගත හැකි විය.

විශේෂයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති යාන්ත්‍රණයන්ගේ කැඩිපතක් බඳ වූ පොලිසියේ කඩා වැටීම ප්‍රධාන වශයෙන්ම ජනතාවට දෙනෙන කාරණාවක් වන

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

අතර අධිකරණය පත් වී තිබූ තත්ත්වය ද බොහෝ දුරට අවබෝධ විය. විශේෂයෙන්ම දේශපාලන බලයට යට වී සිටි ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් ද දුෂ්චර වූ අගවිනිසුරුවරුන් සහ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් ද ජනතාවට මෙම තත්ත්වය අවබෝධ කර ගැනීමට පිහිට විය.

එවැනි තත්ත්වයක සිටි ජනතාවකට මේ වනවිට ඇති අභියෝගය වන්නේ රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනවල හෙට දිනය යුක්තිය ඉටුකරගත හැකි, විනිතව සහ කාර්යක්ෂමව කටයුතු කරන තත්ත්වයට පත්කර ගැනීම යි. ඒ සඳහා එම ආයතන පැහැදිලි ප්‍රතිසංස්කරණයන්ට ලක් කළ යුතු ය. එසේ නොවුවහොත් තවත් දුෂ්චර පාලක කොටසකගේ බලපෑමට මෙම ආයතන නතු වීම වැළැක්විය නොහැකිය.

රට රැකුල් දීමක් ලෙස මෙමගින් උත්සාහ දරන්නේ වත්මන් ශ්‍රී ලංකාව තුළ ජනතාවට ඉතාම සම්පූර්ණ සහ වැඩි වශයෙන් ජනතාවට තම අයිතිවාසිකම් පිළිබඳව ගැටුපූ ඇති කරන පොලිසිය පිළිබඳව වැඩි වශයෙනුත් අනෙකුත් යාන්ත්‍රණයන්ගේ ප්‍රතිසංස්කරණ පිළිබඳව සාරාංශ ගතවත් සාකච්ඡා කිරීමයි. පොලිසිය පිළිබඳව ජනතාවගේ විවේචන මෙන්ම පොලිස් නිලධාරීන්ට ඇති අපහසුතා පිළිබඳවද කෙටියෙන් සාකච්ඡා කිරීමට මෙතුළින් හැකි විය.

## හඹුන්වීම

සැප්තැම්බර 03වන ද යනු ශ්‍රී ලංකා පොලිසියට අතිශයින්ම වැදගත් දිනයකි. ඒ ශ්‍රී ලංකා පොලිසියේ සංචරිත දිනය යි. මෙවර 2015 දී සමරන්නේ 149 වන සංචරිත දිනය යි. තව වසරකින් අප පොලිසිය ගතවර්ෂ එකඟාමාරකින් පැරණි චේ. වසර 149 ක් පැරණි අප පොලිසියේ මෙවර සංචරිත තේමා පාඨිය වන්නේ,

“නිතියයි සාමායයි.  
මධ්‍යමේ ජ්‍යවයයි.”

එය සැප්තැම්බර 03වන දින බොහෝ ප්‍රවත්පත් මගින් පළකළ දැන්වීමක පැහැදිලිව දක්වා තිබුණි. එහෙත් එදිනම අනුරාධපුර තිරප්පනේ පොලිසියේ සිරමැදිරිය තුළ පුද්ගලයකු එල්ලී ගෙල සිරකරගෙන සියදිවි නසාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා

මාධ්‍ය මගින් ප්‍රකාශ කළ අතර මරණ පරීක්ෂණයේ දී ඒ බව තහවුරු වූ බව ද ඔහු වැඩිදුරටත් පැවසිය. එහෙත් එම මාධ්‍ය තුළින්ම මියගිය පුද්ගලයාගේ ඇතින් ප්‍රකාශ කරන්නේ ඔහු අහිංසක පුද්ගලයකු බවත් මත්පැන් පානය කළත් සිය දිවි නසා ගැනීමට ඔහුට හේතුවක් නොමැති බවත්, ඔහු මරණයට බිය පුද්ගලයකු බවත් ය.

පොලිසිය පැත්තෙන් ප්‍රකාශ වන කාරණා ගැන මෙන්ම මියගිය පුද්ගලයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වන කාරණා ගැන ද සත්‍ය අසත්‍යතාවය අපට නිශ්චිතව පැවසිය නොහැක. එහෙත් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙක් පොලිස් සේවකය තුළදී මිය යාම පිළිබඳව පොලිසියට වගකීමක් ඇත. එය සුළුපාටු වගකීමක් ද නොවේ. යම් පුද්ගලයෙක් තම නිවස තුළදී හේ සිය දිවි

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

නසා ගතහොත් ඒ පිළිබඳව නිවසේ අනෙකුත් සාමාජිකයින්ගෙන් දිරිග ලෙස ප්‍රශ්න කිරීම් සිදුවන අතර සැක සහිත තත්ත්වයක් වේ නම් අත්ථංගුවට ගැනීම් පවා සිදුවේ. එබැවින් පොලිස් ස්ථානයක් තුළදී අත් අඩංගුවේ පසුවන සැකකරුවකු මියයාම බරපතල තත්ත්වයකි.

විශේෂයෙන්ම පොලිස් අත්ථංගුවේ දී සැකකරුවන් මියයාම රුරුලහ නොවන ලි ලංකාව වැනි රටක පොලිසියේ ගොරවය රක්ගැනීමත් මහජන විශ්වාසය දිනා ගැනීමත් සඳහා එවැනි අවස්ථාවක දී කඩිනමින් සහ ජනතාවට විශ්වාස කළ හැකි ලෙස පරික්ෂණ පැවැත්වීම ඉතා වැදගත්ය.

කළින් සඳහන් කළ පොලිස් සංවත්සරය පිළිබඳව පළ කළ පුවත්පත් දූන්වීමෙමෙ දක්වා අති අන්දමට "රටක නිදහස ඒ රටේ සතුට යි. සතුට යනු මිනිසකු ජ්විත කාලය තුළ උපයන ඉහළම දනයයි. පොලිසියේ අප, ඇප කැප වන්නේ ඒ සතුට නැමැති

දනය ඔබ වෙනුවෙන් රක දෙන්නට ය." යන උදන වාක්‍ය සැබැවක් කිරීම සඳහා ලි ලංකා පොලිසියේ උත්සාහයක් හෝ ඇති බව පෙන්වීමට හැකිවන්නේ එවිටය.

වර්තමානය වනවිට 'පොලිසිය' යන ආයතනය අප හැමටම ආගන්තුක ආයතනයක් නොව එය අප හැම දෙනාම ගනුදෙනු කරන ආයතනයකි. අප කැමති වුවත් අකමැති වුවත් එම ගනුදෙනුව කිරීමට සිදුව ඇත. එසේම පොලිසිය යන ආයතනය පිළිබඳව ද තවම රටේ ජනතාවට ඇති අවබෝධය ද ඉතා අල්ප ය. පොලිසියට ඇති බලනු මෙන්ම පොලිසියට නොකළ හැකි දේ පිළිබඳව ද ජනතාවට නිසි වැටහීමක් නොමැත.

එබැවින් මෙම කුඩා පොත තුළින් රටේ මානව හිමිකම් යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

පිළිබඳව සාකච්ඡා කරන විට ඉන් සැලකිය යුතු ඉඩක් පොලිසිය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ කෙරෙහි යොමුවීම වැළැකවිය නොහැකි ය. පාරිමික තත්ත්වයේ සිට සිංහල රජ සමයෙන් ඇරඹි පියවරින් පියවර ඉදිරියට පැමිණී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය යටත් විජ්‍ය යුගය හරහා යම් විධිමත් හාවයක් ලබමින් වත්මන් තත්ත්වයට පත්ව ඇත. එහි දී වැඩි වශයෙන්ම ජනතාව සමග සම්පූර්ණ පොලිසියයි. එසේම

පොලිසිය, මානව හිමිකම් කොමිෂන් සභාව සහ අධිකරණය ඇතුළු අනෙකුත් ආයතන පිළිබඳව ජනතාවට ඇත්තේ විශාල නොදැනුවන් හාවයකි. ඒ නිසාම පොලිස් ක්‍රමයේ විකාශනය සාරාංශගතව හෝ අවබෝධ කර ගැනීම වැදගත් ය.

## 01

# පොලිසිය පිළිබඳ හැඳින්වීම

පොලිස් (Police) යන වචනය ග්‍රීක හාජාවේ Politia යන වදනින් බිඳී ආවක් ලෙස සැලකෙන අතර එහි අරුත වන්නේ පුද්ගල කණ්ඩායම් හෝ අනෙකුත් ආරක්ෂාව සඳහා ක්‍රියාත්මකවන මහජන සමුහය යි.

අපරාධ විද්‍යාව පිළිබඳව සඳහන් වන SAGE ගබඳකේෂයට අනුව (SAGE Dictionary of Criminology) පොලිසිය අරුථ දක්වා ඇත්තේ අපරාධ වැළැක්වීම, නීතිය කඩකරන්ත්වුන් අධිකරණය වෙත පැමිණවීම, ප්‍රජාවේ සැම ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති බලකායක් වශයෙනි.

මික්ස්ංඡ්‍රු ගබඳකේෂය තුළ පොලිසිය යන්න අරුථ දක්වා ඇත්තේ ප්‍රජා පාලනය, සංවර බව රැකිම, සිවිල් පරිපාලනය, නීතිය ක්‍රියාත්මක කිරීම

සහ මහජන සාමය රැකිම ලෙස ය. මලුලස්කර ගබඳකේෂය (Police) යන වචනය අරුථ දක්වා ඇත්තේ ආරක්ෂා කරනවා, රකවල්ලනවා, මුරකරනවා, නීතිය ආරක්ෂා කරනවා යනාදී ලෙස ය.

මෙටැනි තවත් බොහෝ ගබඳකේෂ සහ ගුන්පටල පොලිසිය යන්න හඳුන්වා දී ඇත්තේ ද මෙයට සමාන ලෙස ය.

කෙසේ හැඳින්වුව ද අද වනවිට පොලිසිය යන ආයතනයෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න විමුදුවහොත් ලැබෙන කෙටි පිළිතුර වන්නේ “රටේ නීතිය සහ සාමය රැකිමත්, ජනකාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමත්” යන්න ය.

කාර්මික විප්ලවයට පෙර සිටම විශේෂයෙන්ම බටහිර ජාතීන් ජනාධිරණව ගොඩනගැන නගර ආස්‍රිතව ඇතිවන යම් යම් සමාජ විරෝධී ක්‍රියා සහ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා ගොඩනගැන ලද ව්‍යුහය පොලිසිය සි. එකල එහි දූෂි සංවිධානාත්මක සහ විධිමත් බවක් තොත්තුවන් ද කාර්මික විප්ලවයෙන් පසුව පොලිසිය වඩා වඩාත් සංවිධානාත්මක සහ විධිමත්ව ද පවත්වා ගනු ලැබේය.

විශේෂයෙන්ම එංගලන්තයේ අගනුවර වර්ධනය වූ අපරාධ මැඩලිම සඳහා 1829 දී ආරම්භ කළ පොලිස් සේවාව (Metropoliton) තුතන පොලිස් සේවාවේ ද ආරම්භය ලෙස සැලකිය හැකිය. යුරෝපය පුරා ද ඇමරිකාවට ද ඔවුනාවන්ගේ පොලිස් ආරම්භ කිරීම සඳහා එංගලන්ත ආදර්ශය මනා පිටිවහලක් විය.

ඇමරිකාව තුළ පොලිස් සේවය මූලින්ම ඔවුන්ගේ ප්‍රධාන ජනපද කිහිපයක ආරම්භ විමෙන් පසු එය වික කළක් පවත්වා ගෙන ගිය ද පසුව අසාර්ථක විය. එයට ප්‍රධාන හේතු වූයේ මෙම පොලිස් සේවය ස්වේච්ඡා සේවයක් නිසා නිලධාරීන්ගේ බලය පිළිනොගැනීම, ජනතාව ගේ ඇති අනවබෝධය සහ තොදුනුවත් හාවය මෙන්ම නගර සංකීරණ වීම වැඩිවීම සි.

එහි දී මෙම පොලිස් සේවය බොහෝ විට යොද ගත්තේ ද දනයෙන් පොභාසත් වූ නගරවල සිදුවන අපරාධ වැළැක්වීම සහ විමර්ශනය සඳහා ය. ඒ නිසාම පොලිසිය සිදු කරන රාජකාරී කටයුතුවලදී බොහෝ විට අගතියට පත්වූයේ දිලිඹු ජනතාව ය. “රටේ නිතිය සාමය රැකීමත්, ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමත්” පොලිසියේ ප්‍රධාන

පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

කාර්යය වූ බැවින් එම රටවල බලයේ සිටි දහපති පන්තියේ දේපල ආරක්ෂා කිරීම පොලිසියට පැවරී තිබුණා පමණක් නොව දහපති පන්තියේ අපේක්ෂාව ද එයම විය. එබැවින් පොලිසිය ද එම කාර්ය ඉශේය කිරීම සඳහා සැදී පැහැදි සිටියන.

මනුතාපය නවකතාවේ ‘ඡනවර්ජන’ පාන් රාත්තලක් සෞරකම් කළවිට වසර පහක සිර දඩුවම් ලැබෙන්නේ ද, අවසානයේ දී ජ්විත කාලය ප්‍රාරාවම එම සිදුවීම නිසා නීතිය මහු පසු පස හඟා එන්නේ ද ඒ නිසාය. ලෙස මිසරබිල් (මනුතාපය) නවකතාව රචනා කළ වික්වර හෝගේ ඇතුළු එම කුමය සහ සමාජය විවේචනය කළ බොහෝ විවාරකයින් මෙම කාලය තුළ පොලිසියේ ක්‍රියාකාරීත්වය හඳුන්වා ඇත්තේ ද මේ ආකාරයට ම ය.

මෙම තත්ත්වය ඉතා හයානක ලෙස වර්ධනය වූ අවස්ථාවන් ද ඉතිහාසයේ සටහන්ව ඇතැ. ඉන් එක් අවස්ථාවක් වන්නේ 1886 දී පැය අමේ වැඩ

මුරය ඉල්ලා උද්සේෂ්‍යනය කළ කමිකරුවන්ට විකාගේ පොලිසිය විසින් වෙඩි තැබීම සි. ලේක ඉතිහාසයේ කළ පැල්ලමක් ලෙස සටහන්ව ඇති මෙම සිදුවීම අද මෙන්ම එම යුගයේ ද බලයේ සිටින පන්තියට පොලිසියේ ඇති කිකරු හාවය පෙන්වන කැඩිපතක් බඳුය. මෙම තත්ත්වය දිගින් දිගටම දක්නට ලැබුණත් විසිවන ගත වර්ගයට පැමිණීමත් සම්ගම තත්ත්වය තරමක් වෙනස් විය.

ඉහත අත්දැකීම් මත සිට ක්‍රියාත්මක වූ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් තම පොලිස් සේවාව ජනතාව පිළිගන්නා සහ විනය ගරුක පොලිස් සේවයක් දක්වා වර්ධනය කිරීමට සමත් විය. විශේෂයෙන්ම පොලිස් සේවය සඳහා තෙතින් බලයක් ලබා දීම, පොලිස් නිලධාරීන් වෙත වැටුප් ගෙවීම, නිල ඇඳුම් ලබා දීම සහ නිල බුරාවලියක් සහිතව පොලිස් සේවය ක්‍රියාත්මක වීමත් සමගම පොලිස් සේවය වෘත්තීයමය සේවයක් ලෙස පිමිමේ වර්ධනය විය.

පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ දී පොලිසියේ වෘත්තීය සහ තාක්ෂණික මට්ටම ඉතා දියුණු තත්ත්වයකට පත් විය. මේ සම්බන්ධව විශාල වැඩ කොටසක් සිදු වූයේ ඇමරිකාවෙනි. කළක් ඇමරිකාවේ බරක්ලි

(Burkeley) තගරයෙහි පොලිස් ප්‍රධානීයා ලෙස කටයුතු කළ පූල්මර (Poolmar) මෙම ක්‍රියාවලියේ මූලිකයෙකි. ඇමරිකානු වෘත්තීය පොලිසියේ පියා ලෙස සැලකෙන මොහු පොලිසිය දියුණු තත්ත්වයකට ගෙන ඒමට විශාල වෙහෙසක් දැරිය. එහි දී,

- (i). පොලිස් පරිපාලනය සඳහා අවශ්‍යතා සංකල්ප හඳුන්වා දීම.
- (ii). පොලිස් සේවයේ යෙදී සිටින්නන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමේ ප්‍රයෝගනය. ඒ බව තහවුරු කරමින් මූලින්ම පොලිස් සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම ආරම්භ කිරීමට ද මොහු මූල් විය.

මේ වන විට පොලිස් අත්අඩංගුවට පන්වීම්වල දී සිදුකරනු ලබන හිංසාවන් පිළිබඳව ජනතාව

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

නොසතුව පල කළ අතර එය අවම තත්ත්වයන් වළක්වා ගැනීමට පූල්මර දුඩ් වෙහෙසක් දුරීමට සිදු විය. පොලිසියේ රාජකාරී විධිමත් සහ වෘත්තීමය ලෙස සිදුකිරීම සඳහා සැලැස්ස්මක් පූල්මර විසින් ඉදිරිපත් කළ අතර එය “ප්‍රතිසංස්කරණ නායාය පත්‍රය” ලෙස හැඳින්විය. එහි ප්‍රධාන කරුණු හතක් අඩංගු විය.

- (i). දේශපාලන බලය අවම කිරීම.
- (ii). ප්‍රධාන තනතුරුවලට සූදුසු අය පත් කිරීම.
- (iii). මහජන සේවය අපක්ෂපාතිව ඉට කිරීම.
- (iv). විද්‍යාත්මකපරිපාලනය ඉගැන්වීම.
- (v). පුද්ගලික තත්ත්වයන් වැඩි දියුණු කිරීම.
- (vi). යුධ හමුදාවේ පවතින ආකාරයට විනය පවත්වාගෙන යාම.
- (vii). විවිධ ක්ෂේත්‍රයන්හි ඒකක ඇති කිරීම.

මෙවැනි යෝජනා තුළින් පොලිස් සේවය ඉදිරියට ගැනීමට හැකි ව්‍යව ද ඇතැම පොලිස්

නිලධාරීන් විසින් යම් යම් අවස්ථාවල දී වැඩවරුන ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ ගැනීම නිසා තව දුරටත් පොලිසියේ ව්‍යුහය සකස්කිරීමට සිදු විය. ඒ ආකාරයටම පොලිසියේ තවත් වැදගත් අංශයක්වන බුද්ධි අංශයන් ලෙස අප විසින් හදුන්වනු ලබන රහස් විමර්ශන ඒකකයන් ද දියුණු තත්ත්වයකට පත්විය. ඇමරිකානු ගෙබරල් පොලිසියේ තත්ත්වයද ගුණාත්මකව ඉහළ යාම මේ කාලයේ දී සිදු විය. විශේෂයෙන්ම තාක්ෂණයේ සහ විද්‍යාවේ දියුණුව ඉතා විශාල ලෙස පොලිසිය තුළ අපරාධ නිවාරණයට සහ විමර්ශනයට යොදා ගත්තා ලදී. ඇමරිකාව තුළ සිදුවන ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ පොලිසියේ ගුණාත්මක වර්ධනයට හේතු වනවා මෙන්ම අනෙකත් බටහිර රටවල පොලිස් ප්‍රතිසංස්කරණ සඳහා ද බෙහෙවින් ඉවහල් විය. එම රටවල් තුළ සිදුවූ ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ පාලනයේ තිබූ යටත් විෂ්තවල පොලිස් සේවාවේ දියුණුවට බලපෑවේ ය. 1970 වර්ෂය පමණ වන විට බොහෝ දියුණු රටවල පොලිස් වෘත්තීය මට්ටමින් සහ තාක්ෂණික දියුණුවෙන් බොහෝ ලෙස සමාන තත්ත්වයක් ඉසිලිය.

## 04 ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසය

ආර්යයන්ගේ පැමිණෙන් නොබෝ කළකට පසුවම ලංකාවේ මල්වතු ඔය සහ කළා ඔය ආශ්‍රිතව ජනාධාරී ව්‍යාපෘතිය ඉක්මන් වූ අතර ක්‍රි. ඒ. 377 සහ 307 අතර කාලයේදී රජකම් කළ පණ්ඩිකාභය රජු විසින් අනුරාධපුර නගරය අගනුවර ලෙස තෝරා ගැනීමෙන් පසුව එහි සිදුවෙමින් පැවති මංපැහැරීම් ආදි අපරාධ පිළිබඳව පිළියම් යෙදීමට සිදු විය. ඒ සඳහා යොද ගත්තේ ‘නගරගුත්තික’ නම් තනතුරක් මගින් අගනුවර ආරක්ෂාව සලසා ගැනීම සි. ඒ සඳහා රජුගේ මයිලුවන් පත්කළ බව ද සඳහන් වේ.

වත්මන් පොලිසියට සමාන සේවයක් අතින ලංකාවේ ‘නගරගුත්තික’ නම් නිලධාරියකු මගින් සිදුවූ බවට ඒ අනුව පණ්ඩිකාභය රාජ සම්යෙන් අසන්නට ලැබේයි. බන්ධනාගාර සම්බන්ධ

කටයුතු ද, සෞරුන් අල්ලා දැඩුවම් දීම සහ රාත්‍රී කාලයේදී නගරය ආරක්ෂා කිරීම ආදි කටයුතුවල බලය ද ‘නගරගුත්තික මණ්ඩලයේ’ ප්‍රධානීයා වෙත පැවරී තිබුණු බව ද වාර්තා වේ. එබැවින් ‘නගරගුත්තිකයින්’ යනු පොලිස් නිලධාරීන් බව ඇතැම් ඉතිහාසයුයින්ගේ මතය සි. එසේම ‘නගරගුත්තික’ යන් වත්මන් පොලිස්පති තනතුරට සමාන තනතුරක් දැරූ බව ද එම ඉතිහාසයුයින්ගේ මතය සි. රේට පසු කාලයේදී ගම්මුලාදැනි කුමයක් ක්‍රියාත්මක වූ අතර පසුව මහනුවර යුගයට විට දිසාව, කොරාල, අතුකොරාල, රටේ මහත්තයා, විදෙන්, මොහොට්ටාල සහ ගම්පති ලෙස විශාල මෙන්ම සුළු බලකළ තිබුනු නිලධාරීන් කටයුතු කළහ. මේ සැම අයකුවම පාහේ පොලිසියට සමාන බලකළ ක්‍රියාත්මක කළ හැකි විය. ශ්‍රී ලංකාවට බටහිර ජාතින් පැමිණෙන විට තිබු තත්ත්වය මෙය සි.

## 5.1. ලන්දේසි ග්‍රයය

ශ්‍රී ලංකාවේ මූහුදුබඩ පලාත් පමණක් තම සූජ්‍ර පාලනය යටතේ තබාගත් පාත්‍රීයිසින් සහ ලන්දේසින් යන බටහිර ජාතීන් දෙපිරිසම ඔවුන්ගේ පාලන ක්‍රමයන් ක්‍රියාත්මක කළත් සිංහල රජවරුන් ක්‍රියාත්මක කළ නිලධාරී ක්‍රමයම ඉතා සුළු වෙනස්කම් සහිතව ක්‍රියාත්මක කළහ. එනම් දිසාව, කෝරාල, අතුකෝරාල සහ ගම්බිධානේවරු කටයුතු කළහ. එට අමතරව ප්‍රධාන නගර කිහිපයක මුදලී සහ අධිකාරම්වරු ද කටයුතු කළහ. ආදාළ පොලිස් ස්ථාන පිහිටුවන ලද්දේ ලන්දේසින් විසිනි. කොළඹ කොටුව, පිටකොටුව සහ කයිමන් දෙරකඩ ලෙස හැඳින් වූ ස්ථාන කිහිපයක මෙසේ පොලිස් ස්ථාන පිහිටුව අතර තොරතුරුවල දැක්වෙන ආකාරයට මෙම පොලිස් ස්ථානවල රාජකාරී ඉටුකර ඇත්තේ යුද්ධ හමුද නිලධාරීන් විසිනි. එසේම ඕවඩියර්වරු නම් නිලධාරීන් පිරිසක විසින් ලන්දේසි පාලන ප්‍රදේශවල නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට යොදවා සිටි බව ද සඳහන් වේ.

## 5.2. ඉංග්‍රීසි ග්‍රයය පොලිසියේ විකාශනය

“කළුතර තියෙනව පොලිසියක් ඒකේ ඉන්න ‘ජා’ පොලිස් මහත්ත්‍යකුට අරක්ක බෝතලයක් අරන්දුන්නාම කරන්නාගොඩ අප්පුහාමිගේ හිරිහැර නවත්තගන්න ප්‍රථමවන”

මේ රැජ්‍යවාහිනීයෙන් විකාශය වූ ‘කඩුල්ල’ වෙලි නාට්‍යයේ දෙබසකි. එවක ආදාළ පොලිස් සහ ගම්බිධානේවරු විජ්‍යතයකි. ඒ ආකාරයෙන් පොලිසියෙන් කටයුතු කරවා ගත හැකි බව පවසන්නේ මිනිරන් පතල් හිමි දහවතෙකි. එම දෙබස දැක්වෙන කාලය මිට ගත වර්ගයකටත් වඩා අධික ය. ඒ ආකාරයට ආදාළ පොලිසිය සහ පොලිස් සේවයේ ඉතිහාසය පිළිබඳව සඳහන්ව ඇත්තේ මහ ජනතාවගේ පැත්තෙන් සතුවුදෙක ලෙස තොවේ. යටත් විජ්‍ය යුගය අලළා නිරමාණය වූනු නවකතා, විතුපට, වෙළිනාට්‍ය සහ වේදිකා නාට්‍ය ආදී බොහෝ නිරමාණවල ද පොලිසිය පිළිබඳව දැක්වෙන්නේ මේ ආකාරයටම ය. ඒ කාලයට අනුව පොලිසිය යනු පාලකයින්ගේ සහ දහවතුන්ගේ

ආරක්ෂාව වෙනුවෙන් ජනතාව හයකර තබා ගැනීමට පිහිටවාගත් ආයතනයකි. ඉංග්‍රීසි යටත් විජේත පුගයේ දී ශ්‍රී ලංකාවේ පොලිස් ක්‍රමය විකාශය වූ ආකර්‍ය සහ එහි විශේෂ සිදුවීම් පහත පරිදි කැටි කර දැක්විය හැක.

ඉංග්‍රීසි පාලන කාලයේ දී මුලින්ම පොලිස් බලතල පවරන ලද්දේ ගිස්කල් නිලධාරියකුට. 1799 දී කොළඹ නගරයේ ගිස්කල් නිලධාරි තනතුරට පත් වූ ගෙවිරික් බැරන්ට මයිලියස් එසේ කොළඹ නගරය තුළ සාමය රැකිම සහ පොලිස් රාජකාරී පැවරුණු මුල්ම නිලධාරියා ලෙස සැලකේ. වසර කිහිපයකින් ගිස්කල් නිලධාරියකු හරහා පොලිස් සේවය අධික්ෂණය කිරීම යුත්කර බව වැටහියත්ම 1805 දී ඉංග්‍රීසින් විසින් මෙතෙක් ජනතාවගේ ආරක්ෂාව සහ සුව පහසුව සැලසු පොලිස් සේවයේ රාජකාරී අරථ නිරුපණය කළහ. ඒ අනුව අපරාධ නිවාරණය, අපරාධ විමර්ශනය හා නීතිය සහ සාමය ආරක්ෂා කිරීම ලෙස පොලිස් නිලධාරින්ගේ රාජකාරී අරථ නිරුපණය විය. ඒ අනුව “කොස්තාපල්” යන නිල නාමය ශ්‍රී ලංකාව

තුළ හාවිතයට පටන් ගත් අතර කොස්තාපල් යටතේ ආරච්චිවරුන්, කන්කානිවරුන් සහ පියන්වරු කටයුතු කළහ.

1806 අංක 06 දරන රෙගුලාසි මගින් මූහුදුබඩ පුදේශවල සැම ගමකටම පොලිස් විදනේ කෙනකු හෝ කොස්තාපල්වරයකු පත් කරන ලදී. සාම නිලධාරින් ලෙස යමකු සෝදිසි කිරීමේ සහ අත්ඛංගවට ගැනීමේ බලය ඔවුන්ට පැවරිණ. ඔවුන්ගේ රාජකාරී සහ වගකීම් පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. පොලිස් විදනේවරුන්ට වැටුප් නොගෙ වන ලද අතර සෞරා ගන්නා ලද දේපළ සෞයා ගතහාත් එහි වටිනාකමින් සියයට දහයක් ලැබීමේ හිමිකම ඔවුන්ට විය. 1813 අංක 06 දරන රෙගුලාසි යටතේ යාපනය, ත්‍රිකුණාමලය සහ ගාල්ල යන නගරවල පොලිස් ආරම්භ කරන ලද අතර 1815 දී මන්නාරම පොලිසිය පිහිටුවේ. 1832 දී පත්කරන ලද පොලිස් කම්ටුව මගින් කොළඹ නගරයෙහි වැටුප් සහිතව පොලිස් බලකායක් පිහිටුවීමටත් එය සංවිධානය කිරීම සහ අධික්ෂණය කිරීම සඳහා වගකිවයුතු නිලධාරියෙකු පත් කිරීමට

## පොලිස් අභුත් මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

තීන්දු විය. මෙම පොලිස් බලකාය නඩත්තු කිරීම සඳහා නගරවාසීන්ගෙන් බද්දක් අයකිරීමටත්, දිලිඳු අයගෙන් එම බද්ද අය තොකිරීමටත් තීරණය කර ඇත. ප්‍රථම පොලිස් අධිකාරීවරයා වශයෙන් තොමස් ඔස්ට්‍රීන් මහතා පත් විය. මෙම කාලයේ දී පොලිස් නිලධාරීන්ට වැටුප් ගෙවීම සිදු වුවත් අධ්‍යාපන සූදුසුකම් තොසලකා සැරයන්වරු ලෙස බඳවා ගත් බහුතරයක් වූ මැලේ සහ මුස්ලිම් ජාතික නිලධාරීන්ගෙන් සියයට පනහකට පමණම අත්සන් කිරීමට හෝ තොහැකි අය බව වාර්තා වේ. මෙම මැලේ ජාතිකයින් බහුතරයක් පොලිස් සේවය සඳහාම ශ්‍රී ලංකාවට පැමිණි අයවලින් ය.

1834 අංක 3 දරන පොලිස් ආයු පනත මගින් 1806 අංක 14 දරන පනත අහෝසි කර පොලිස් නිලධාරීන්ගේ බලතල ප්‍රථ්‍යා කරන්නට යෙදුණි. ඒ අනුව පොලිස් ප්‍රධානීය ලෙස පොලිස් අධිකාරීවරයාට නිලධාරීන් පත් කිරීම සහ පහ කිරීම ද, පරිපාලනය සඳහා රිති සකස් කිරීමේ බලතල ද පැවරිණි. මෙම කාලයේ දී පොලිස් බලකායේ නඩත්තුව සඳහා බදු අය කිරීම පිළිබඳව මහජන

විරෝධතාවයන් ඇති විය. 1843 දී එවකට පැවති පොලිස් ආයු පනත අහෝසි කර, ආණ්ඩුකාරවරයාට කැමති ස්ථානයක පොලිස් ස්ථාන පිහිටුවේමේ බලය ද, එහි නඩත්තුව සඳහා බදු අය කිරීමේ බලය ද පවරන ලදී. මෙම තීරණයට හේතු වූයේ මහනුවර ප්‍රදේශයෙහි රාජකාරී කළ පොලිස් විදෙන්ලාට වැටුප් තොගෙවීම නිසා ඔවුන් විවිධ අක්‍රමිකතාවයන්ට සහ දූෂණයන්ට යෙමු වී සිටීම සි.

කොළඹ පොලිස් බල ප්‍රදේශය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නිරදේශ ඉදිරිපත් කිරීම ලන්ඩින් මෙට්‍රොපොලිටන් පොලිසියෙන් මෙහි ගෙන්වාගත් නිලධාරීයකු වූ ජෝන් කොල්පෙපර් මහතාට පැවරිණි. ඒ අනුව 1844 අංක 17 දරන පනත මගින් නව පොලිස් ක්‍රමය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ බලය ආණ්ඩුකාරවරයාට ලැබුණි. එසේම මෙතක් පැවති පොලිස් සේවයේ අඩුපාඩු ඉවත්කිරීම සඳහා වැදගත් නිරදේශ ගණනාවක් 1864 පොලිස් කොමිටිය ඉදිරිපත් කළේය.

## 05 වත්මන් පොලිසිය

වර්තමානයේ දී ක්‍රියාත්මකවන පොලිස් සේවය 1866 ජනවාරි 01වන දිනට ක්‍රියාත්මක වූ 1865 අංක 16 දරණ පොලිස් ආයු පනත යටතේ ඇරුණි. එම ආයු පනතේ 51 වන වගන්තිය අනුව පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් රාජකාරීයෙහි යෙදි සිටින බවත් දිවයිනේ කිතම් ස්ථානයක මුවද පොලිස් බලතල පරිහරණය කළ හැකි බවත් විධි විධාන ඇති විය. ඒ සමගම 1866 සැප්තැම්බර් 03 වන ද ප්‍රධාන පොලිස් අධිකාරී ලෙස මෙරට පත් වී පැමිණි ජී.බි.ඇාර්. කැමිලල් මහතා පොලිස් ආයු පනතේ සංශෝධනයකින් පසු මෙරට ප්‍රථම පොලිස්පති ලෙස වැඩි බාර ගත්තේය. ඔහුට ගෙවි කිරීමක් ලෙස 1866 සැප්තැම්බර් 03 වන ද ශ්‍රී ලංකාවේ පොලිසියේ සමාරම්භක දිනය ලෙස සැලකේ.

කැමිලල් මහතා විසින් පොලිස් පරීක්ෂක ජේ.සී. බේවිචි මහතා යටතේ බස්නාහිර පළාතේ රහස් පරීක්ෂක ඒකකයක් පිහිටුවීම 1870 දී සිදුවිය. 1891 දී පොලිස්පති පදනම්ව පත්වූ එල්. එල්. ක්නොලිස් විසින් “විශේෂ සේවා නිලධාරීන්” පිරිසක් පත්කරන ලද අතර එහි වගකීම පොලිස් පරීක්ෂක ජේ.න් කොතලාවල මහතාට පැවරිණි.

1888 දී ගයිල්ස් කොමිසම මගින් ග්‍රාමීය පොලිසි සහ නිත්‍ය පොලිස් ඒකාබද්ධව අරමුණු ඉටු කර ගැනීමට උත්සහ දුරිම ආදී ප්‍රතිසංස්කරණ යොජනා විය. එතෙක් නිකුත්කර තිබු දෙපාර්තමේන්තු නියෝග සහ වකුලේඛන එක්කර 1898 දී “පොලිස් මාර්ග ර්පදේශකයා” නම් පොත ප්‍රකාශයට පත්කරන ලදී. එසේම 1915 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

ප්‍රතිසංවිධානය කිරීම ද සිදුවිය. පසුව පොලිස් මාර්ගෝපදේශකයා සහ 1906 සිට 1923 දක්වා නිකුත්කර තිබූ දෙපාර්තමේන්තු සහ ව්‍යුලේඛන අඩංගුවන පරිදි 1923 දී ජ්‍යායේ සංශෝධනයක් නියෝග අංක 1-127 දක්වා තව දෙපාර්තමේන්තු නියෝග නිකුත් කරන ලදී. වත්මන් දෙපාර්තමේන්තු නියෝගපොනෙහි සම්භවය මෙය ලෙස සැලකේ. 1926 දී අපරාධ විමර්ශන අංශය පිහිට වූ අතර 1947 ජනවාරි මස මධ්‍යම පළාතේ දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටි රිවච් අවධාරේ

මහතා ප්‍රථම ශ්‍රී ලංකාත්‍ය පොලිස්පත්‍රිවරයා ලෙස පත්වීම සිදු විය. අනතුරුව 1946 දී පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව වාර්තා කිරීමට පත්කරන ලද කොමිෂමේ නිරදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම අවධාරේ මහතා අතින් සිදුවිය. එම නිරදේශයන්ට අනුව දෙසතියකට වරක් එක් දිනක නිවාඩු ලබාදීම ද, උසස් කිරීම සහ මාරු කිරීම සඳහා මැණ්ඩල පිහිටුවීම ද සිදු විය.

## ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලතල සහ ඩුරාවලිය

---

පොලිස්පති

පේන්ඡේල් නියෝජ්‍ය පොලිස්පති

නියෝජ්‍ය පොලිස්පති

පේන්ඡේල් පොලිස් අධිකාරී

පොලිස් අධිකාරී

සහකාර පොලිස් අධිකාරී

ප්‍රධාන පොලිස් පරීක්ෂක

පොලිස් පරීක්ෂක

චප පොලිස් පරීක්ෂක

ප්‍රධාන සැරයන්

සැරයන්

පොලිස් කොස්තාපල්

06

## නිදහස් ලංකාවේ පොලිසිය

පොලිස් දෙපාර්තමේන්තුවේ මූලික අරමුණක් වන අපරාධ මරුදානය සාක්ෂාත් කරගැනීමට නම් මහජනතාවගේ ක්‍රියාකාරී දෙකත්වය ලබාගත යුතු බව වටහාගත් පොලිස්පති අභ්‍යන්තරේ මහතා ගම් මට්ටමීන් අපරාධ මරුදාන සම්ති සහ ගුහසාධක සම්ති පිහිට විය. 1950 වන විට මෙවැනි සම්ති 2035ක් පිහිටුවා තිබුණි. ඒ මගින් පෙරට වඩා මහජන සහයෝගය ද පොලිසිය සහ මහජනතාව අතර සූහදතාවය ද වර්ධනය වූ බව වාර්තා වේ.

පේන්ඡේ විභාගය සමත්වන තරුණීයන් කාන්තා පොලිස් නිලධාරීණීයන් ලෙස බඳවා ගැනීම 1952 දී ආරම්භ වූ අතර 1959 දී මෙම සේවය විශ්‍රාම වැශ්‍රාම සහිත සේවීර ගේණීයක් බවට පත් කිරීමට හැකි විය. පොලිස් හදිස් අවස්ථා තුමය '19' ලෙස හැඳින් වූ අතර 1953 දී මෙම සේවය ඇති කරන

ලදී. වර්තමාන හදිස් ඇමතුම් අංශයට '119' මෙය බොහෝ දුරට සමාන ය.

1962 වසරේ දී රජය පෙරලීම සඳහා රාජ්‍ය විරෝධී කුමන්තුණයක් සිදුවූ නමුත් එය ව්‍යරුද්‍ය විය. එහෙත් එයට සම්බන්ධ වූ ජේජ්ඩ් පොලිස් තිලධාරීන් කිහිප දෙනෙකුම අනිවාර්ය නිවාඩු යැවීමට පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියා කළහ. 1966 දී පොලිස් සේවයේ ප්‍රතිසංචිතය කිරීම සඳහා එව්. එච්. බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමක් පත්කිරීම සිදු විය. පොලිස් පරීක්ෂකවරයකු යටතේ මහජන සම්බන්ධතා අංශයක් 1966 ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වූ අතර 1967 දී මෙම අංශය සහකාර පොලිස් අධිකාරීවරයකු යටතට පත්කරන ලදී.

1981 දි ගත් තීරණයකට අනුව “පොලිස් අනුස්මරණ දිනය” සැම්රිම සිදුවන අතර ඒ සඳහා යොද ගනු ලැබූවේ පුරුෂ බලයලත් පොලිස් නිලධාරියකු ප්‍රතිචාරයකුගේ ප්‍රහාරයකින් මිය ගිය මුල්ම දිනයයි. එනම් උතුවන්කන්දේ සරදියෙල් අත් අඩංගුවට ගැනීමට යාමේ දි මිය ගිය කොස්තාපල් සහාන් මිය ගිය මාර්තු 21 වන ද ය.

එක්සත් රාජධානියෙන් ගෙන්වාගත් විශේෂයෙ පුහුණු කරුවන් මගින් විශේෂ පුහුණුවක් ලබා දී 1983 දෙසැම්බර් මස ආරම්භ කරන ලද පොලිස් රිශේෂ කාර්ය බලකාය (STF) පිහිටුවේමේ අරමුණ වූයේ ‘පුදමය අවස්ථාවන්ට මුහුණ දීමට හැකියාව ඇති කිරීමයි’. 1991 දි විශේෂ විමර්ශන අංශය පිහිට වූ අතර එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හාර නියෝජ්‍ය පොලිස්පත්වරයා යටතටම පත් කරන ලදී.

දිවයින තුළ සිදුවන තුස්තවාදී ක්‍රියා විමර්ශනය කිරීම සඳහා 1997 දි තුස්තවාදී ක්‍රියා මර්ධන ඒකකය නියෝජ්‍ය පොලිස්පත්වරයා යටතේ

පිහිටු වීය. කොළඹ අපරාධ කොට්ඨාසය (අපරාධ මරදන කොට්ඨාසය) ආරම්භ කිරීම 2002 වසරේ දි සිදු වූ අතර කොළඹ දිසාව හාර නියෝජ්‍ය පොලිස්පත්වරයාගේ අධික්ෂණය යටතේ මෙම කොට්ඨාසය ක්‍රියාත්මක වේ. ජේජ් පොලිස් අධිකාරීවරයාගේ යටතේ 2002 වසරේ දි මානව හිමිකම් කොට්ඨාසය ආරම්භ කරන ලදී. එහි ප්‍රධාන අරමුණ වූයේ මානව හිමිකම් පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සි. 2002 වසරේ දි ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවේය. පොලිස් සේවය දේශපාලන සහ වෙනත් බලපැමිවලින් තොර ස්වාධීන සේවාවක් බවට පත් කිරීම සඳහා ග්‍රී ලංකා ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 17 වන සංගේධනය යටතේ මෙම කොමිසම පිහිටුවේය.

## 07

# පොලිසියේ කාර්ය භාරය

පොලිස් සේවය ක්‍රමිකව විකාශනය වීමත් සමගම පොලිසියට ඇති කාර්ය භාරය ද වර්ධනය විය. වර්තමානය වන විට ජනතාවගේ සාමාන්‍ය ජීවිතයේ ගනුදෙනු කරන ප්‍රධාන ආයතනයක් බවට පොලිසිය පත්වී ඇත. ඒ නිසාම වර්තමානය වන විට පොලිසියේ පාලනය බොහෝ විට අභ්‍යන්තර කටයුතු හෝ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ මගින් සිදු වේ. ඒ මගින් පොලිසියේ අරමුණු සහ කාර්යයන් දේශපාලන සහ ප්‍රතිපත්තිමය වර්යෙන් අධික්ෂණය කරනු ලබයි. පොලිස් ආයු පනතේ 56 වන වගන්තිය තුළින් පොලිසියේ අරමුණු සහ කාර්යයන් විග්‍රහ කර ඇත. රීට අනුව

- (i). සියලුම අපරාධ ක්‍රියා වැළැක්වීමට නීතියානුකූලව සිය ගක්තිය හා බලය යෙදීම්.

- (ii). සාමය ආරක්ෂා කිරීම.
- (iii). කළහකාරී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම.
- (iv). අපරාධ පිළිබඳව විමර්ශනය කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම.
- (v). මහජන සාමයට අවශ්‍ය තොරතුරු රස් කිරීම හා එවා අදාළ අංශවලට ලබා දීම.
- (vi). නිත්‍යනුකූල බලයක් සහිත නිලධාරීයක් හෝ අධිකාරියක් නීතිත් කළ වරෙන්තුවක් හෝ ආයුවක් ක්‍රියාත්මක කිරීම.

එසේම දි ලංකාවේ වත්මන් පොලිස් සේවයේ කාර්ය භාරය සහ බලය තුළ ක්‍රියාත්මකවීම සඳහා ද පරීපාලනමය පහසුව සඳහා ද විවිධ අංශ අනුව රාජකාරී කටයුතු පවරා ඇති අතර එම අංශවලට

අදාළ කාර්යය හාර්යන් ද පවරා ඇත. ඒ අනුව අපරාධ අංශය, විවිධ (සූල්) පැමිණිලි අංශය, රථවාහන අංශය, ලමා හා කාන්තා අංශය, වැට්ලිම් අංශය, ජාතික රහස් තොරතුරු අංශය, ප්‍රජා සංවර්ධන අංශය සහ පාලන අංශය ආදී ලෙස අංශ කිහිපයකට බෙද සේවයන් පවරා ඇත.

මේ සෑම උපක්‍රමයකින්ම අපේක්ෂා කරනුයේ අපරාධ විමර්ශනය, නීතිය සහ සාමය ආරක්ෂා කිරීම, ජනතාවගේ ජ්‍රීත සහ දේපල ආරක්ෂා කිරීම, බලය පාවිච්චි කිරීමේ හැකියාව යනාදිය ප්‍රශ්නස්ථ මට්ටමක තබා ගැනීමට සි.

## 08 පොලිසියේ බලය

පොලිසියේ කාර්ය භාරය වර්ධනය වන විට රෝ සමගාමීවම මෙන් පොලිසියේ බලය ද වර්ධනය විය. පොලිස් නිලධාරියකු සිය කාර්යය භාරය ඉටු කිරීමේදී ඒ සඳහා ඔහුට හිමි බලතල සම්බන්ධයෙන් යම් යම් අණපනත් මගින් ව්‍යවස්ථාපිතවම දක්වා ඇත. එහි දී ප්‍රධාන වගයෙන් දැක්වීය හැකි අණපනත් කිහිපයක් පහත දැක්වේ.

- (i). ආණ්ඩුකුම ව්‍යවස්ථාව
- (ii). දැක්ව නීති සංග්‍රහය
- (iii). 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය
- (iv). සක්ෂි ආයු පනත

එසේම මේ ආකාරයට පොලිසිය වෙත ලබා දී ඇති අපරාධ පාලනය සහ නිවාරණයට අදාළව

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දී ඇති බලතල අතර ප්‍රධාන වගයෙන්ම දක්වීය හැකි අණපනත් කිහිපයක් පහත දැක්වේ. එම අණපනත්වල ඇති වචන වගන්ති මගින් අත්අඩංගුවට ගැනීම සඳහා බලතල පොලිසිය වෙත ලබා දී ඇත.

- (i). දැක්ව නීති සංග්‍රහය
- (ii). අපරාධ නඩු විධාන සංග්‍රහය
- (iii). පොලිස් ආයු පනත
- (iv). තුවක්ක ආයු පනත
- (v). පිඩාකාරී ආයුද ආයු පනත

මෙයට අමතරව තවත් විවිධ අණපන් මගින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලතල පොලිසිය වෙත ලබා දී ඇත. මෙසේ

විවිධ අණපනත් මගින් පොලිසිය වෙත අත්ඩංගුවට ගැනීමේ බලතල ලබා දී ඇති අතර අත්ඩංගුවට ගැනීමේ ආකාර ද අවස්ථා දෙකක් යටතට ගතහැක.

- (i). වරෙන්තුවක් සහිතව අත්ඩංගුවට ගැනීම
- (ii). වරෙන්තුවක් රහිතව අත්ඩංගුවට ගැනීම

පොලිසිය විසින් රටේ නීතිය සහ සාමය මෙන්ම මහජනතාව ආරක්ෂා කිරීමේ දී විශේෂයෙන්ම අපරාධකරුවන් සම්බන්ධයෙන් බලය පාවිචි කිරීමට සිදුවන අතර එය ද කළ හැකි වන්නේ නීතිමය ලෙස ඔවුන් වෙත පවරා ඇති බලය පාවිචි කිරීමේ බලතල යටතේ ය. ඒ අනුව හිතුමතේ බලය පාවිචි කිරීමට පොලිසියට හැකියාවක් නැත. මේ ලෙසට පොලිසියට බලය පාවිචි කිරීම සඳහා ඇති බලතල දක්වෙන නීතිමය අණපනත් අතරින් පූමුඛ වන්නේ,

- (i). ආණ්ඩුකුම ව්‍යවස්ථාව
- (ii). අපරාධ තැබු විධාන සංග්‍රහය
- (iii). දණ්ඩ නීති සංග්‍රහය

මිට ආමතරව එක්සත් ජාතීන්ගේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ක්‍රියා පැවැත්ම පිළිබඳ රිති මාලා සංග්‍රහයේ තුන්වන රිතිය මගින්ද, වෙඩි තැබීමේ දෙපාර්තමේන්තු නියෝග යටතේ ද පොලිසිය වෙත ඇති බලය පාවිචි කිරීමේ බලතල දක්වා ඇත. එවැනි තවත් අණ පනත් ද ඇත.

## 9.1 අවම බලය සහ අවශ්‍ය බලය

“බලය පාවිචි කළ යුත්තේ” එසේ කිරීම නොවැළැක්විය හැකි අස්ථාවල දී පමණක් වන අතර, තම රාජකාරිය ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නා තු ප්‍රමාණයට පමණි.” - (එක්සත් ජාතීන්ගේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ක්‍රියා පැවැත්ම පිළිබඳ රිති මාලා සංග්‍රහය - 3 වන රිතිය)

පොලිසිය විසින් යම් පූද්ගලයකට පහර දුන්නා යැයි දැන ගත් විට කිසිවෙක් පූදුමයට පත්

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

නොවෙයි. ඒ පොලිසි තුළ දී සැකකරුවන්ට පහර දීම සාමාන්‍ය සිදුවීමක් ලෙස සිතන බැවිනි. එම සිතීම සැබැඳුවක් කරමින් නිරන්තරව මාධ්‍ය මගින් පොලිස් වධ හිංසාවන්ට ගොදුරුවූවන් පිළිබඳව වාර්තා කරයි.

පසුගිය වසර භයක පමණ කාලයක සිට ඇතැම් සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ දී ම සාතනයේම වර්ධනය වී තිබේ. එම පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ කර සිටියේ ඔවුන් මේ පෙර ද අත්අඩංගුවට පත් වී ඇති බව, ඔවුන් පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවන් ආදි ලෙස ය. මෙසේ පොලිසි අත්අඩංගුවේ දී සාතනය වන සැකකරුවන් ප්‍රමාණය ඉහළ යැමත් සමගම ජාත්‍යන්තර සංවිධානවල අවධානය ද රේට යොමු විණි. රට තුළ ක්‍රියාත්මක වූ මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කළ අතර මේ සම්බන්ධව නිසි පියවර ගන්නා ලෙස රජයෙන් සහ අදාළ බලධාරීන් ගෙන් ඉල්ලා සිටිය ද පැවති තත්ත්වය තවත් දරුණු වීම හැර අන් යමක් සිදු නොවිණි.

පොලිස් අත්අඩංගුවේ දී සාතනය වන සැකකරුවන් ශ්‍රී ලංකාවේ සිටි බිජිපුණුම අපරාධකරුවන් බවට වන ප්‍රවාන්තී ඔවුන් සාතනය වීමත් සමගම ප්‍රවාරය විය. මාධ්‍ය ඉදිරියට පැමිණෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පුන පුනා ප්‍රකාශ කරන අතර බොහෝ මාධ්‍ය එම පුකාශ ඒ ආකාරයෙන්ම එල කරනු ලෙයි. අවසානයේ දී පොලිස් අත්අඩංගුවේ දී කුමන පුද්ගලයකු සාතනය වූවත් පොලිසිය ප්‍රකාශයක් සිදු කිරීමට පෙරම සාතනය වූ එම පුද්ගලයා අපරාධකරුවනු ලෙස සාමාන්‍ය සමාජය සිතන තත්ත්වයට පත් විය. රටේ නමගිය අපරාධකරුවන්ගේ සිට අපරාධවලට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්වන බොහෝ සැකකරුවන් කොහෝ හෝ සගවා තබන ආයුධ පෙන්වීමට යාමත් එසේ ආයුධ පෙන්වීමට යාමේ දී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට හෝ බොම්බයක් එල්ල කිරීමට උත්සාහ කළ බවත් එහි දී තම ආත්මාරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් අදාළ සැකකරුවන් මිය ගිය බවත් අප නිතර අසන දකින ප්‍රවාන්තීයක් විය.

ඒසේ බොහෝ සැකකරුවන් මිය යන්නේ (සාතනය වන්නේ) අධිකරණයට ඉදිරිපත් කිරීමට ද පෙර ය. මේ සම්බන්ධව මාතව හිමිකම් සංවිධාන ඇතුළු පාර්ශවයන්ගේ අදහස වූයේ සැකකරුවන්ට වෙනත් ආකාරයකට මෙම කාර්ය සඳහා රැගෙන යන ලෙසත්, පොලිසිය සැකකරුවන් සාතනය කිරීම නැවත්වීය යුතු බවත්, අවම බලය යෙද්වීම පිළිබඳව පොලිසිය සැලකිලිමත් විය යුතු බවත් ය. එම සම්බන්ධව මාධ්‍ය හමුවේ පෙනී සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොලිසිය විසින් සිදු කරන්නේ ‘අවම බලය’ නොව ‘අවශ්‍ය බලය’ පාවිච්ච කිරීම බව සි. අපරාධකරුවන් මෙල්ල කිරීමට ඔවුන් භාවිත කරන බලය පරාජය කළහැකි බලයක් අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

කුරුණෑගල ප්‍රදේශයේ දී රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනක පැහැර ගෙන ගොස් වධ හිංසා කොට ඉන් එක් අයෙක් සාතනය කළ විට දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ “ඔවුන් පොලිසියට අනියෝගයක් එල්ල කළා අපි ඒ අනියෝගය බාර ගන්නවා”

යනුවෙනි. දින කිහිපයකට පසු එම සිදුවීමට සැක කළ පුද්ගලයන් සුපුරුදු ලෙසම සගවා ඇති ආයුධ පෙන්වීමට ගොස් පොලිසිය අතින් සාතනය විය. යම් සිදුවීමක් සම්බන්ධව මේ ආකාරයට අපරාධකරුවන් සාතනය වී හෝ එම සිදුවීමට සම්බන්ධ නීතිමය කටයුතු අවසන් වීම පසුගිය කාලයේ දී අප සමාජය ද අභේක්ෂා කළේ ය.

පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් විසින් අවම බලය නොව අවශ්‍ය බලය පාවිච්ච කළ ද ඉහත සිදුවීමේ සැකකරුගේ දරුවා තුවාල ලැබීම තරමටම පොලිසිය බලය පාවිච්ච කිරීම අවශ්‍යය යන්න පිළිගත නොහැකි කාරණාවකි.

මෙයට වසරකට පමණ ඉහත අගනුවර දී විශ්වවිද්‍යාල සිසුන් කළ උද්‍යෝගයක් පොලිසිය විසින් වැළැක්වූ අතර පොලිස් අණ නොතකා සිසුන් දිගටම උද්‍යෝගයෙක් නිරත විය. අවසානයේ රාජකාරීයට බාධා කළ බව පවසා සිසුන් කිහිප දෙනුකුම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. එම අවස්ථාවේ දී උද්‍යෝගය මැඩලීමට පොලිසිය

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

කළ පහර දීමෙන් එක් සිසුවකුගේ ඇසකට බරපතල තුවාල සිදු වී තිබේ. එය දුටු විනිශ්චරුවරයා පොලිසියට දෝෂාරෝපණය කර ඇත්තේ ඇසක් එළියට එමට තරම් අවම බලය යොදු ගත්තා ද? යනුවෙති.

පොලිසිය අතින් සැකකරුවන් සාතනය වීමට තවත් හේතුවක් ලෙස ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පොලිසිය විසින් අධිකරණට හමුවට පමුණුවන නඩුවලින් විසදෙන්නේ සියයට හතර (04%) ක් පමණක් වන බැවින් සැකකරුවන්

අධිකරණයෙන් නිදේස් වේ යැයි යන උපකළුපනය මත අපරාධකරුවන් ලෙස සිතන සැකකරුවන් සාතනය වන බව යි.

## ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රතිසංස්කරණ සඳහා මානව අයිතිවාසිකම් මගින් සිදු වූ බලපෑම

1978 ව්‍යවස්ථාවෙන් ඇති ප්‍රතිපාදන මත මූලික අයිතිවාසිකම් කඩවූ විට අධිකරණය හමුවට ගොස් යුත්තිය ඉෂ්ට කර ගැනීම සඳහා බොහෝ දෙනෙක් පෙළමුණෙහා. ඒ අනුව පොලිස් නිලධාරීන් අතින් මූලික අයිතිවාසිකම් උල්ලෙන් සහ විට ජනාතාව අධිකරණය ඉදිරියට ගොස් පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කළ අතර එය ක්‍රමයෙන් වර්ධනය විය. මුළු කාලයේ ද මේ සම්බන්ධව මාධ්‍ය අවධානය ද බොහෝ යොමු විය.

1983 දී එංජාප රජයට එරෙහිව පෙළපාලි ගිය සම සමාජ පක්ෂ දේශපාලනයෙහිවරියක වූ විවිධන් ගුණවර්ධන මහත්මියට පොලිස් නිලධාරියකු පහරදීම සම්බන්ධව පැවරුණු නඩුවෙන් අදාළ පොලිස් නිලධාරියා වරදකරු

වූ අතර ඔහුට ගුණවර්ධන මහත්මිය හට වන්දි ගෙවීමටද සිදු විය. මේ ආකාරයට රටේ ප්‍රධාන පෙළේ පුද්ගලයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට අමතරව ඉහළ සිට පහළට විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන්ට එරෙහිව ද මූලික අයිතිවාසිකම් නඩු පැවරුණු අතර එයින් එම නිලධාරීන් වරදකරුවන් වූ අවස්ථා ද විය.

1994 දී වඩ දීමට සහ අනෙකුත් කෘෂික අමානුෂික හෝ අවමන් සහගත ලෙස සැළකීමට හෝ දඩුවම්වලට එරහි වූ සම්මුති පනත මෙරට නීතියට එක් වූ අතර ඒ පනත යටතේ ද වඩ හිංසාවන්ට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරුණු. සැකකරුවන් වඩ හිංසාවට පත්කිරීම පොලිස් ස්ථාන තුළ දුළඟ නොවන නිසා මේ සම්බන්ධව ද පොලිස් නිලධාරීන්ට එරෙහිව

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

යම් යම් අවස්ථාවන්හි දී නීතිය ක්‍රියාත්මක වීම දක්නට ලැබුණි.

1996 දී අංක 21 දරන මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ජාතික මානව හිමිකම් කොමිෂම පිහිටුවේම. මෙම පනතේ 10 (ඖ) වගන්තිය සහ 14 වන වගන්තිය යටතේ මානව හිමිකම් කොමිෂන් සභාවට ඕනෑම මූලික අධිකිවාසිකමක් (වධ හිංසාව ඇතුළුව) කඩ වීම හෝ කඩ වීමට අත්‍යාසන්න මොහොතේ දී ඒ පිළිබඳව විමර්ශනය කර තිරදේශ නිකුත් කිරීමට බලය ඇතු.

2002 වසරේ දී පොලිස් මානව හිමිකම් කොට්ඨාසය ආරම්භ කරන ලද්දේ ද පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් පිළිබඳව අවබෝධය ලබා දීම සඳහා ය. පුහුණුවක් ලෙස එය

පවත්වාගෙන ගිය අතර එය යම් තරමකට හෝ පොලිස් නිලධාරීන් ට දෙවරක් සිතිමට පෙළඳ විය. විශේෂයෙන්ම පොලිස් පරීක්ෂවරුන්ගේ සිට ඉහළට සිරින නිලධාරීන් විසින් මේ වනවිට විශ්වවිද්‍යාල මට්ටමීන් විවිධ මානව හිමිකම් පාඨමාලාවන් හදරමීන් සිටී. එම බොහෝ නිලධාරීන්ට මානව හිමිකම් පිළිබඳව ඇති දැනුම ඉතාම පහළ මට්ටමක පවතී. මෙම නිලධාරීන් අතරින් ඇතැමෙක් මානව හිමිකම් හදරන්නේ උසස් වීම සඳහා එය අවශ්‍ය වන නිසාත්, එඟා ජාත්‍යන්තර සාම කාර්යන් සඳහා සම්බන්ධ වීමට සහ දිළුත්ව ලබා ගැනීමට නම් එම දැනුම අත්‍යවශ්‍ය නිසාත් ය.

මෙරට පොලිස් සේවය යටත් විජිත යුතෙයේ සිම විවධ ප්‍රතිසංස්කරණයන්ට ලක් කරමින් එක් එක් යුගවල අවස්ථාවයන්ට අනුව ගළපා ගැනීමට උත්සාහ දුරුවන් එහි සාර්ථකත්වය ලැබා කර ගැනීමට නොහැකි විය. ර්ව බලපෑ හේතු ගණනාවක් ඇත.

### (i) කොමිෂන් වාර්තා

පොලිස් සේවය පිහිටුවීමෙන් පසු වරින් වර පොලිස් සේවය ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් වූ අතර කොමිෂන් සභාවන් ද වරින් වර පත්විය. එහෙත් පොලිසියේ ව්‍යුහාන්මක වෙනස්කම් ඇතුළත් විශාල ප්‍රතිසංස්කරණයන්ට යැමට අවස්ථාවක් හෝ හැකියාව ලැබේ නැත. ඒ සඳහා විශාල උත්සාහයක් ගත් බවක් ද පෙනෙන්නට නැත.

විශේෂයෙන්ම 1946 දී ගෘන්සිස් ජේ. සුටිස් මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද (සුටිස්) කොමිෂම මගින් පොලිසිය, හමුදකරණයට ලක් කිරීමේ ආරම්භය මෙන්ම සිවිල් ජනතාව සඳහා වූ ආයතනයක් කිරීමේ උත්සාහයේ අවසානයත් වූයේ 1915 හටගත් කැරුලි කොළඹාල බව හඳුනා ගෙන තිබුණි. එසේම දරුණු පුපුරා යාමේ අවස්ථාවන් වළක්වා ගැනීම සඳහා එම කොමිෂන් සභා වාර්තාවේ යෝජනා වහාම ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර තිබුණ් ඒ යෝජනා ක්‍රියාත්මක නොවුණි.

1965 පත්කරන ලද බස්නායක කොමිෂම මගින් පොලිසිය සහ මහජනතාව අතර සබඳතාවය වර්ධනය කර ගැනීමත්, මහජන විශ්වාසය දිනා ගතයුතු ආකාරය පිළිබඳව යෝජනා විශාල

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

සංඛ්‍යාවක් දක්වා ඇතත් ඒවා ද ක්‍රියාත්මක නොවුණි. 'මෙම කොමිසමේ වාර්තාව සමස්ත ශ්‍රී ලංකාවේ අධිකරණ කුමය වෙත එල්ල කරන ලද අධිවෝද්‍යා පත්‍රක' ලෙස පෙනෙන බවත්, පොලිස් ආයතන කුමයේ සහ අධිකරණ කුමයේ වෙනත් භාවිතයන් සම්බන්ධයෙන් මෙතරම් උගු විවේචනාත්මක ලේඛනයක් ආසියා මානව හිමිකම් කොමිසමට හමුවේ නොමැති බවත්, කොම්සාරිස්වරුන් යෝජනා කර ඇති ප්‍රතිසංස්කරණ නොකළාත් ඇති විය හැකි භානිකර තත්ත්වය අනාගතය ප්‍රත්‍යාග්‍රහක් වශයෙන් හඳුනාගෙන කළ අනතුරු ඇගැවීමක්' බව ආසියා මානව හිමිකම් කොමිසම විසින් ප්‍රකාශයට පත්කරන ලද 'පොලිසියට ප්‍රතිසංස්කරණ' නම පොන් දක්වා ඇත.

1995 පත් කරන ලද කොමිසමේ වාර්තාව (ජයසිංහ කොමිසම) 'පොලිස් සේවයේ කාර්යක්ෂමතාවය සහ එලදෙශතාවය වැඩි දියුණු කිරීමේ යෝජනා' නම් වූ අතර විශාල විනාශයන් අත්කර දුන් කැරුණ කේලුහාල කිපයකින් අනතුරුව පොලිසිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට

තිබු මහගු අවස්ථාවක් එවර ද මගහැරුණි. එසේම සූචිත් කොමිසමේ වාර්තාවෙහි උපලේඛනයක් ලෙස දක්වා ඇති 'ආවාර්ය අයිවර් ජේනින්ස' විසින් ඉදිරිපත් කරන ලද සංදේශයෙහි දක්වා තිබු ඉතා වැදගත් සහ ප්‍රායෝගික කරුණු කෙරෙහි ද කිසිදු අවධානයක් යොමු කිරීමට අප අපොහොසත් විමම වර්තමානයේ ඇති වී තිබෙන අරුබුදායට තවත් හේතුවකි. උදහරණ ලෙස දක්වන්නේ නම එම සංදේශයේ එක් තැනක සඳහන් වන "රජයේ මූලික වගකීම වන්නේ, රටේ නීතිය හා පාලනය පවත්වා ගැනීමයි. එහෙයින් දේශප්‍රේමී පුරවැසියා සිතන්නේ නීතිය හා පාලනය පවත්වා ගැනීමට සහාය වීම තම මූලික යුතුකම බවයි. එහෙයින් නීතියෙහි යුත්ති මත් භාවය ගැන ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත. අයුත්ති සහගත යැයි සිතේ නම් සංගේධනය කිරීමට බල කළ හැකිය. එහෙත් ඔහුට එම නීතිය කැඩිමට හෝ කැඩිම සඳහා සේසු අය පෙළඳවීමට හෝ අයිතියක් නැත."'

වසර හැක්තැවකට පමණ පෙර කොමිෂන් වාර්තාව ඒ ආකාරයට පැවතියේ ද එංගලන්ත්

අත්දැකීම් අනුව ය. එහෙත් වසර හැත්තැවකට පසු ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙසේ ද? දේශප්‍රේම් පාලකයින් සහ ගෝලබාලයින් කොතරම් නම් නිතිය කැඩීම විරකමක් ලෙස සලකනවා ද? එවැනි තත්ත්වයක් තුළ පොලිස් ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා කෙසේ යථාර්ථයක් වේ ද?

## (ii) වැටුප්

යටත් විෂ්ත යුගයේ දී ලන්ඩින් මෙටොපොලිටන් පොලිසියෙන් මෙහි ගෙන්වාගෙන රාජකාරියේ යොදවා ගත් කෝල්පෙපර මහතා 1844 සිට 1958 දක්වා සේවය කර විනුම යාමට පෙර රජය වෙත ඉදිරිපත් කළ සන්දේශයක දිවයින් සිටින ලොකුම හොරු රුල පොලිස් නිලධාරීන් ලෙස හඳුන්වා ඇත.

දැනටත් ගුණාත්මක පොලිස් සේවයක් පිළිබඳව සාකච්ඡා කරන විට පොලිස් නිලධාරීන් අල්ලස් ගැනීමෙන් වළක්වන්නේ කෙසේ ද යන්න බරපතල ගැටුවකි. රහ වාහන රාජකාරියේ සිට

විවිධ වූ රාජකාරිවල දී සාපුරුවම ජනතාව සමග කටයුතු කරන පහළ නිලතල දරන පොලිස් නිලධාරීන් වෙත අල්ලස් වෝදනා වැඩි වශයෙන් එල්ලවන අතර එය පොලිස් සේවය කුළ පැතිරැණු වසංගත තත්ත්වයට පත්ව ඇත.

මෙම තත්ත්වය වැඩි වර්ධනය වීමේ වන විට ඉහළ පොලිස් නිලධාරීන් අල්ලස් ගැනීමෙන් ඔබවත ගොස් කප්පම් ලබා ගන්නා තත්ත්වයට පත් වී ඇත. මේ සඳහා ද උදාහරණ ඇති අතර දැනට අත්ංඛංගවේ සිටිව හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයකුට ද කප්පම් ලබා ගැනීම සහ මුදලට මනුෂ්‍ය සාතන සිදුකිරීමේ වෝදනා එල්ලවී ඇත.

මේ නිසා තම සේවය ගෞරවාන්විතව ඉවු කිරීමටත් ඔවුන්ට ඇති ආර්ථික අපහසුතා මගහරවා ගැනීමටත් පොලිස් සේවයේ වැටුප් සහ දීමනා කෙරෙහි අවධනය යොමුකර එය වැඩි කිරීමට පියවර ගත යුතු ය.

පොලිසිය ඇතුළු මානව හීමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

### (iii) දේශපාලන බලපෑම්, දේශපාලන පත්වීම් සහ දේශපාලන පලිගැනීම්

මරවින් සිල්වා හිටපු ඇමතිවරයා කැළණිය ආසන සංවිධායකවරයා ලෙස එහි පැමිණි මුල් දිනම පොලිස් අධිකාරීවරයා තමන් පැමිණි මුල් රස්වීමට නොපැමිණීම පිළිබඳව ප්‍රසිද්ධියේම ඔහුට දේශපාරෝපතය කළේ “ආසන සංවිධායකවරයා පැමිණෙනවිට පොලිස් අධිකාරීවරයා ද එම ස්ථානයට පැමිණ සිටිය යුතු බව” පවසමිනි. එය මාධ්‍ය මගින් ද ප්‍රචාරය විය.

1839 දී කොළඹ පොලිස් අධිකාරී දූරයට (වත්මන් පොලිස්පති දූරයට සමානය) පත්තු යුතු යුතු හමුද සැරයන්වරයකු වූ ජෝන් ඩින්සිල් හට මෙම තනතුර සඳහා සුදුසුකම් නොමැති වූවද ඒ පත්වීම ලැබේමට හේතු වූයේ මොඩු සහ ආණ්ඩුකාරවරයාගේ බිරිදි වන මැකන්සි මහත්මිය අතර තිබුණු අනියම් ජ්‍යෙෂ්ඨ සම්බන්ධයක් නිසා බවට ද මතයක් ඇතේ. 1989 දී ජ්‍යෙෂ්ඨස රජය විසින් තමන්ට පක්ෂව රාජකාරී ඉටු නොකරන බවට කළුපනා කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස්

නිලධාරීන් පිරිසක් විශාල යැවිය. පසුව වන්දිකා බණ්ඩාරණායක රජය සමයේ දී එයින් වයස අවුරුදු හැටට අඩු වූ නිලධාරීන් නැවත සේවයේ පිහිටු විය.

1992 සහ 1994 අතර කාලය තුළ දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බොහෝ ගණනකට විශාල අසාධාරණයක් සිදුකරමින් අසම්මත උසස්වීම් රාභියක් සිදුකිරීම නිසා එම කාලය තුළ දී පොලිස් සේවයේ දුඩ් පිරිසීමක් ඇති විය. පොලිස් දෙපාර්තමේන්තුවේ සම්මත උසස්වීම් සම්පූදායට පටහැනිව දේශපාලන හිතවත්කම මත සිදු කළ උසස්වීම් හේතුවෙන් ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවධාරිත පත්වීමටද, සේවයේ කාර්යක්ෂමතාවයටද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනුමත සංඛ්‍යාවට වඩා වැඩියෙන් සිටීම නිසා දෙපාර්තමේන්තුවේ වුහුයේ සම්බරනාවයට ද අහිතකර ලෙස බලපෑවේය. උදහරණ ලෙස 1993 දී අනුමත නියෝජ්‍ය පොලිස්පතිවරුන් සංඛ්‍යාව 36ක් වූවත් 63 දෙනකු සිට ඇති අතර පොලිස් අධිකාරීවරුන් 117 දෙනෙකු ද අනුමත සංඛ්‍යාවට වඩා වැඩියෙන් සිට ඇති විශේෂයෙන්ම මේ ආකාරයට උසස්වීම් ලැබූ බවට

වෝදනා එල්ල වූයේ ජවීපෙ දෙවැනි කැරල්ල කිසිදු අනුකම්පාවකින් තොරව මරදනය කිරීම සඳහා රැජයට සහය ලබාදුන් නිලධාරීන්ට ය.

ඉහත දැක්වෙන උදහරණවලින් කියුවෙන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සිදුවූ දේශපාලන බලපැමි, දේශපාලන පත්වීම සහ දේශපාලන පලිගැනීම කිහිපයකි. අවසාන වසර 25 - 30 ක පමණ කාලයේ දී මෙම තත්ත්වය ඉතා හායානක ලෙස වර්ධනය වූ අතර පොලිස් සේවය යනු බලයේ සිටින පාලක රේඛීමයේ මරදන ඒකකයක් තරමටම දේශපාලන බලපැමි මත ක්‍රියාත්මක විය. රට කුළ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු විය හැකි මැතිවරණ අවස්ථාවල දී පවා පොලිසිය විශාල ලෙස බලයේ සිටි පක්ෂයේ ආරක්ෂකයින් සහ විරැද්ධවාදීන් මරදනය කිරීම සඳහා යොදවා ගත්තා.

#### (iv) ආකල්පමය අංශයෙන්

පසුගිය දිනක නැවත වරක් ඇමරිකා එක්සත් ජනපදයේ කළ තරුණායකුට සුදු පොලිස් නිලධාරීන්

පිරිසක් පහර දී සාතනය කර තිබූ අතර එයට එරෙහිව උද්සේෂ්ඨයන් ද පැවතිණි. නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වේ යැයි පැවෙසෙන එවැනි දියුණු රටවල ද සුළු ජනවාරියික කණ්ඩායම්වලට එරෙහිව හිංසා කිරීම වරින්ටර වුවද තවමත් සිදු වේ. ඒ සියයට සියයක්ම ආකල්පමය ලෙස වර්ගවාදයෙන් මිදුණු පොලිස් නිලධාරීන් ඇමරිකාවේ ද නොමැති නිසා ය.

නමුත් මෙරට පොලිස් නිලධාරීන් ජාති, ආගම් ලෙස පමණක් නොව දේශපාලන පක්ෂ අනුව ද විවිධ සැලකිලි දැක්වීමට තරම ආකල්පමය ලෙස දියුණු වී නොමැති. එසේම සැකකරුවන්ට වධ හිංසා නොකර ඔවුන් පාපොච්චාරණය කරන්නේ නෑ යන ආකල්පය ශ්‍රී ලංකා පොලිස් සේවයේ තදින් මුල් බැසැගත් මතයකි. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට වෙනත් කම පිළිබඳව අවබෝධයක් අපරාධ පරික්ෂණ මෙහයාන බොහෝමයක් නිලධාරීන්ට නොමැති. යම් අපරාධයක් කළ ප්‍රශ්නයකු ප්‍රතරුත්ථාපනය කරන්න ප්‍රශ්න කියන ආකල්පය ද මෙරට පොලිස් සේවය කුළ නොමැති

**පොලිසිය ඇතුළුව මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ**

අතර තවමත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඇතැම් සැකකරුවන් සාතනය වන්නේ එම නිසාය.

## (v) පුහුණුව සහ තාක්ෂණික දැනුම

ගුණාත්මක පොලිස් සේවයක් ස්ථාපිත වීමට නම් වර්තමාන ලෝකයේ දියුණුවත් සමගම පොලිස් සේවයේ ද දියුණුවක් අතුවශා වේ. ඒ සඳහා යාචන්කාලීන කරනු ලබන පුහුණු ක්‍රමවේදයන් ප්‍රධාන තැනක් ගනී. සමාජයේ සැම පුද්ගලයෙක්ම තාක්ෂණික දැනුම උපරිමයෙන් හාවතා කරන බැවින් අපරාධකරුවන් ද එසේ දියුණු තාක්ෂණයක් තමන්ගේ කටයුතු සඳහා යොදා ගනී. එසේ හෙයින් පොලිසිය ද අපරාධ මර්දනය සහ විමර්ශනය සඳහා අති දියුණු තාක්ෂණය යොදාගත යුතුම ය.

එහෙත් ශ්‍රී ලංකා පොලිසිය ඒ ආකාරයට දියුණු පුහුණු ක්‍රමවේද හෝ දියුණු තාක්ෂණය යොදා ගන්නා ආකරය දක්නට නොලැබේ. පොලිස් පරීක්ෂකවරුන්ට අපරාධ පරීක්ෂණය මිලිබද්ව

හොඳ දැනුමක් තිබිය යුතු ය. ඔවුන් විමර්ශන සඳහා පහළ නිලධාරීන් යෙද්වීම සිදුවන අතර එය හොඳ ප්‍රතිඵල ලබා දීමට හේතු නොවේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ සිට අපරාධ පරීක්ෂණයට අදාළ සැම කටයුත්තක් සඳහාම දියුණු තාක්ෂණික ක්‍රම යොදා ගත හැකි මූත් ශ්‍රී ලංකා පොලිසිය SOCO (අපරාධස්ථාන පරීක්ෂණාගාරය) නිසි ලෙස ප්‍රයෝගනයට ගන්නා ආකාරයක් දක්නට නොලැබේ. පරිගණක අපරාධවලට සිමිත නිලධාරීන් පිරිසක් පුහුණුකොට ඇති බැවින් එම අපරාධ විමර්ශනය කරන්න දැනුම සහ තාක්ෂණය අවශ්‍ය ප්‍රමාණයට නොමැත. තාක්ෂණික පහසුකම් ලබා දීමද අවම මට්ටමේ ඇති. උදහරණ ලෙස cctv කැමරාවලින් මිට වඩා වැඩි සේවාවක් අපරාධ නිවාරණය සඳහා ද, රථ වාහන නිරීක්ෂණය සඳහා රථවාහන පොලිසියට ද ලබා ගත හැකි ය.

## (vi) කැරලු මර්දනය සහ සිවිල් යුධී අත්දැකීම්

1848 දී උබිට ප්‍රදේශය මූල්කර ගෙන ඇතිව් කැරලිකාර (නිදහස් අරගලය) තත්ත්වයට මූහුණ දීමට එවක පොලිසියට නොහැකි වූ නිසා එයට මූහුණ දීම මූලමනින්ම යුධ හමුවට හාර විය. ඉන් පසුව ශ්‍රී ලංකා පොලිසිය මූහුණ දුන් බරපතලම් තත්ත්වය වූයේ 1971 කැරල්ල ඩී. එවැනි ආයුධ සන්නද්ධ කැරල්ලකට හෝ සිවිල් යුධ තත්ත්වයකට මූහුණ දීමට ප්‍රහුණු වී නොසිරි නිසාම මූල් දින කිතිපය තුළ දී දුඩී අසිරිකාවයකට මූහුණ දීමට පොලිසියට සිදු විය. තරුණ කැරලි කරුවන් අප්පේල් 5වන ද අඥයම වැළැලුවය පොලිසියට කළ පහර දීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිය තිය අතර, එම ගැටුම් පැවති කාලය තුළ දී පොලිස් නිලධාරීන් 40කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබුණි.

1977 පෙබරවාරි 14වන ද පොලිස් කොස්තාපල් කරුණානිධ සාතනය උතුරු නැගෙනහිර සිවිල් යුද්ධයේ පළමු පොලිස් මරණය

සි. ඉන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල දී වරින් වර පොලිස් නිලධාරීන් සාතනය වූ අතර පොලිස් සේවානා ද දෙමළ සටන්කාලීන්ගේ ඉලක්ක විය. එම ප්‍රදේශවල රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවුනු අතර අම්පාර ප්‍රදේශය ඔවුන් යටතට පත් කරන ලදී. නියෝජ්‍ය පොලිස්පතිවරයකු එහි අනු දෙන නිලධාරීයා විය. මෙයට පෙර විශේෂ කාර්ය බලකාය උතුරු නැගෙනහිර යුද්ධය සඳහා යොදවාගත් අතර ප්‍රහු ආරක්ෂාවට ද ඔවුන්ගේ සේවය ලබාගැනීම සිදුවිය. එහෙත් වර්තමානයේ දී ජනතාව සහ පොලිසිය අතර ගැටුම් ඇති වූ අවස්ථාවලද දී, හයානක අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා සහ මත්ද්ව්‍ය ජාවාරමිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය වැඩි වශයෙන් ලබා ගැනීම සිදුවේ.

ත්‍රිස්ත්වාදය වැළැක්වීමේ පනත සහ හඳුසි නීති රෙගුලාසි යටතේ කටයුතු කිරීම වේගවත් වීමත් සමගම පොලිස් සේවයේ ගුණාත්මකභාවය විශාල ලෙස පිරිනීමට පත් විය. කිසියම් පුද්ගලයකු විසින් කරනු ලැබූ පාපාවිචාරණයක් අධිකරණයේ සාක්ෂි

පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

වගයෙන් ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරියකුට සාක්ෂි ආයු පනත යටතේ නොහැකි ය. එහෙත් හදිසි නීති රෙගුලාසි සහ තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ සිට ඉහළ නිලධාරීන් විසින් සටහන් කරනු ලබන පාපොච්චිවාරණයන් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැක.

1987 සහ 1990ප කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ දෙවැනි කැරල්ල සමයේදී දේශපාලන බලවත්තුන්ගේ ලේඛනවලට අනුව අහිංසක තරුණ තරුණීයන් සාතනය කිරීමට සහය දුන් සහ සාතනය කළ බවත් ප්‍රබල චෝදනා එල්ල විය. එම කාලය තුළම පුද්ගලයන් අනුරුදහන් කරවීමට සම්බන්ධ වූ බවට ද පොලිස් නිලධාරීන් රසකමට චෝදනාවන් එල්ල විය. පසු කාලයක ඒ සම්බන්ධව පරීක්ෂා කර බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක එම චෝදනා එල්ල වූ නිලධාරීන්ගේ නම් සඳහන්ව ඇති අතර ඒ පිළිබඳව කරුණු සොයා බැඳු සිවිල් සංවිධාන විසින් හිටපු ජනාධිපතිනිය වෙත යැවු වාර්තාවක ද මුවන් විසින් අනුරුදහන් කරවීමට සම්බන්ධ බවට හඳුනාගත්

පොලිස් නිලධාරීන් පිරිසකගේ නම් ඇතුළත් කර ඇත.

මෙවැනි උදහරණයන්ගේ පෙනී යන්නේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට ආරම්භ කරනු ලැබූ පොලිසිය රට තුළ පැවත් සිවිල් යුධ තත්ත්වයන්ට යොදවා ගැනීමෙන් ඇතිවූ පොලිස් සේවයේ ගුණාත්මක පිරිසීම සි. අනතුරුව නැවත වතාවක් පොලිසිය නීතිය සහ සාමය ආරක්ෂා කිරීමටත්, අපරාධ විමර්ශනයටත් යෙදුවීමෙන් සිවිල් යුධ සමයේ මෙන්ම අධිකරණ බලතල ද පොලිසිය විසින් ක්‍රියාත්මක කරන බවක් දකින්නට ලැබෙන්නේ, අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සැකකරුවන් සාතනය වන විට ය.

පොලිස් නිලධාරීන් විසින් අල්ලස් ලබා ගැනීමේ සිට දේශපාලන බලයට යට්ටීම දැක්වා වූ විවිධ වෝද්‍යනාවන් ජනතාව විසින් පොලිසිය වෙත එල්ල කරනු ලබන අතර එම වෝද්‍යනා අතිතයේ සිට අඛණ්ඩවම පවතින වෝද්‍යනාවන් ය. එසේම පොලිසිය කුමන් අකාරයකින් තම රාජකාරී නිසි ලෙස ඉටු කිරීමට කටයුතු කළන් ජනතාව කුළ පොලිසිය පිළිබඳව ඇත්තේ සැකසහිත තත්ත්වයයි. ශ්‍රී ලංකාවේ පොලිසිය බලවතුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරනු ලබන ආයතනයක් බවට වන වෝද්‍යනාවක් ද ඇත. තවමත් පොලිසියට, ජනතාවට සම්පත් සේවය කිරීමට හැකි වී නොමැත. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ද හැකි වී නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන්ට අනුව පොලිසි කුළ සිරින්නේ ඉතා අල්ප දුෂ්චිත නිලධාරීන්

පිරිසකි. නමුත් මවුන් සිදු කරන එම සුළ වැරදි ක්‍රියාවන් මාධ්‍ය මගින් පළ වන්නේ විශාල කර බවත් එ මගින් සමස්ත පොලිස් සේවයන්, නිලධාරීන් පිළිබඳවන් වැරදි වැටහිමක් ඇතිවන බව ප්‍රකාශ කර තිබුණි. එහෙත් අතිතයේ සිටම ඇත්තේ මෙම තත්ත්වයයි. උදාහරණ ලෙස උතුවන්කන්දේ සරදියෙල් සම්බන්ධ සිදුවීම දැක්විය හැක.

උතුවන්කන්දේ සරදියෙල් යනු 1860 දැයෙන් දී රජයේ තක්සේරුවට අනුව සුප්‍රසිද්ධ මංපහරන්නෙකි. ඔහු දනවතුන්ගෙන් සොරාගෙන හෝ කොල්ලකා ගන්නා දනය සහ වස්තුව දිලින්දන්ට බෙද දෙන බැවින් ඔහු ජ්‍යෙන්ත්‍රු මාවනැල්ල සහ එ ආශ්‍රිත ප්‍රදේශවාසීන් සරදියෙල් වෙත ගෞරව සම්පූක්ත බැයක් දැක්වූ බව ද රජයේ කල්පනාව විය. පොලිස් කොස්තාපල් ‘සභාන්’ යනු එම සරදියෙල්

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

අන්ධඩංගුවට යාමේ දී සරදියෙල් ගේ සයයා වූ මම්මලේ මරික්කාරගේ වෙඩි පහරින් සාතනය වූ නිලධාරියා ය. පොලිස් වීර හට නාමාවලියෙහි මුල්තැන ඔහුට හිමිව ඇත්තේ ද ඒ නිසා ය. එසේම තම රාජකාරිය විකුමාන්විතව ඉටුකිරීමට යාමේ දී ජීවිතක්ෂයට පත්වූ පුරුණ බලතල දුරු ප්‍රථම පොලිස් නිලධාරියා ලෙස ඔහු සැලකෙන බවද පොලිස් ඉතිහාසයේ සඳහන්ව ඇත.

එහෙත් රජයේ ප්‍රකාශවල මංකාල්ලකරුවකු ලෙස සඳහන්වන සරදියෙල්ව ජනතාව හඳුන්වන්නේ එසේ නොවේ. ජනප්‍රවාදයේ මෙන්ම බොහෝ පොත්පත්වල ද, සාහිත්‍ය කෘතිවල ද සඳහන් වන්නේ ‘සුර සරදියෙල්’ යනුවෙති. ලංකාවේ ‘රෝන් පුඩ්’ ලෙස ද සරදියෙල් සැලකේ. දන් වැඩිපුර නැසෙන මේ කළකට පෙර අපි නිතර ඇසු හිත ද සරදියෙල් පිළිබඳව ලියැවේ ඇත.

සරදියෙල් යනු මෙරට පුරාවන්තයකි. දුප්පතුන් අතර එරියෙකි. එසේ වන්නේ ඔහු ජීවත්වූ කාලයේ දී දුප්පතුන්ට පොලිසියෙන් සාධාරණය

ඉෂේධ නොවූ නිසා බව බොහෝ දෙනාගේ මතය යි. එකල ද බොහෝ පොලිස් නිලධාරීන් අල්ලසට සහ දුෂණයට නැශුරු වී සිටිය ය. දුප්පත් ජනතාව පොලිසියට දැක්වූයේ දැක්වී බියකි. ඔවුන්ගෙන් පවා අල්ලස් ලබා ගැනීමට පොලිස් නිලධාරීන් මැලි නොවේ. දුෂේධ දනවතුන්ගෙන් කොල්ලකාගත් වස්තුව දුප්පතුන්ට බෙද දීමෙන්ම සරදියෙල් වෙත ජනතාවගේ යම්කිසි ගොරවයක්, ඔහු මංපහරන්නකු බැවින් ඔහුට ජනතාව බිය වී ඇති බවත් පාලකයින් උපකල්පනය කළා වන්නට ඇත. එහෙත් සරදියෙල් ජනතාව අතර සුර සරදියෙල් වූයේ තමන්ව පීඩාවට පත්කළ දනවතුන්, පොලිසිය ඇතුළු පාලකයින්ට එරහිව අවී ඔසවා අනියෝග කළ නිසා බව ඒ පිළිබඳව අදහස් දක්වන බොහෝ සාමාන්‍ය ජනතාවගේ මතය යි.

තමුත් පොලිස් කොස්තාපල් සභාන් පිළිබඳව එසේ ලියවේ නැත. යම් දච්චක එසේ සාහිත්‍යයක් බිජි වන්නේ ද එදින ත්‍රී ලංකා පොලිස් සේවය ජනතාවට සම්පූර්ණ එකක් ලෙස සැලකිය හැකි ය.

"ඡනතා උද්සේෂ්ඨණවලදී අපි (පොලිසිය) මැදිහත් වෙන්නේ කොහොමද කියල අපිටම පැහැදිලි නැහැ. තමන්ගේ අයිතින් දිනාගන්න ඡනතාවට පාරට බහින්නත් උද්සේෂ්ඨණය කරන්නත් අයිතිය තියෙනව. ඒ ඡනතාවගේ උද්සේෂ්ඨණ නිසා මාරුග අවහිරවීම් නිසා රකියාවට යාමට බාධා පැමිණි විට පාරෝ යන මිනිස්සු පොලිසියට බහිනව රාජකාරිය හරියට කරන්නේ නැහැ කියල. අපි උද්සේෂ්ඨණය විසුරුවා හැරියෙ නැත්තම් රාජකාරිය පැහැර හැරිය වෙනව. උද්සේෂ්ඨණය විසුරුවා හැරියෙන් මානව හිමිකම් උල්ලංසනය කළා කියනව." "සමහර අවස්ථාවලදී දින දෙක තුන එක දිගට රාජකාරි කරන්න වෙනව. විශේෂයෙන්ම මැතිවරණ දිනවල. අධික රාජකාරි නිසා ඇතිවන මහන්සියන් එක්ක රාජකාරි කටයුතු හරියට කරන්න අපහසු වෙනව. එක අපිටම ලොකු මානසික වධයක්"

ඉහත දැක්වෙන්නේ තම රාජකාරි ඉවත්කිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් මූහුණ දෙන බවට ඔවුන් විසින් පවසන කාරණා ය. ඒ කරුණුවල ඇති අර්ථයද ගුණාත්මක පොලිස් සේවයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමේ දී සළකා බැලීම අත්‍යවශ්‍ය ය.

ඡනතාවගේ මානව අයිතිවාසිකම් කඩකල බවට බොහෝ පොලිස් නිලධාරීන්ට වෝදනා එල්ලවන්නේ ඉහළ නිලධාරීන්ගේ අණ පිළිපැදිමට සිදුවන නිසාන් බුද්ධියෙන් තොරව අව් බලයෙන් රාජකාරි සිදු කිරීමට මූලිකත්වය දෙන නිසාන් ය. ඒ බව බොහෝ පොලිස් නිලධාරීන් ද පිළිගනී.

එසේම වඩ නිංසා සිදු කිරීම පිළිබඳව පොලිසියට එල්ලවන වෝදනාව සම්බන්ධයෙන් ද

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

අැතැම් පොලිස් නිලධාරීන්ගේ විවේචනයක් ඇත. මලුන්ට අනුව ඇතැම් විට වඩ හිංසා කිරීමට සිදු වන්නේ වෙනත් පාර්ශවයන් නිසා ය. උදහරණ ලෙස එක් අවස්ථාවක මහේස්ත්‍රාත්වරයකුගේ බිරිදිගේ රත් මාලයක් කොල්ලකා පලා ගිය බවට සැකකරු අත්ත්වීගුවට ගෙන වෙනත් මහේස්ත්‍රාත්වරයකු හමුවට පැමිණ වූ විට සැකකරු දෙස බලා මහේස්ත්‍රාත් වරයා පවසා ඇත්තේ “අයි මෙයාට මෙහෙම ගෙනාවේ? ආපහු එයට ගෙනිහිල්ල ගෙන්න” යනුවෙති. එවිට සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් සැකකරු අධිකරණයෙන් පිටතට රැගෙන ගොස් සූළ වේලාවකින් නැවත අධිකරණය වෙත ඉදිරිපත් කළ විට සැකකරුගේ ස්වරුපය වෙනස් වී තිබුණි. තොල කට ඉදිමි තිබුනු අතර ගමන් කිරීමට ද අපහසු බවක් දැක්වීය.

මානසික ආතතිය ද වර්තමානයේ දී පොලිස් නිලධාරීන්ට ඇති බරපතල ගැටුළුවකි. ඇතැම් රාජකාරී සංඛ්‍යාතවල ඇති අධික කාර්ය බහුලකම නිසාම අසනීපයක් සඳහා නිවාඩු ලබා ගැනීමට පවා

නොහැකි වන බවට ද සමහර පොලිස් නිලධාරීන් වෝදනා කරයි. උදාහරණ ලෙස සපුරාස්කන්ද පොලිස් බල පුදේශයට අයන් ජනගහනය 65,000ක් පමණ වන බවත්, පොලිසියේ රාජකාරී කටයුතු සඳහා සිටින්නේ 60ක පමණ නිලධාරී පිරිසක් බවත් ඒ අතර ආබාධිත නිලධාරීන් සහ කාන්තා නිලධාරීනියන් ද සිටන බවත් පාලන අංශය, රජ වාහන අංශය, සූළ පැමිණිලි අංශය, ලෙස දිනපතා කටයුතු බෙදී ගිය පසු ඉතිරි නිලධාරී පිරිසෙන් අනෙකුත් සියලුම රාජකාරී සිදු කිරීම අසිරු බව ද, අසනීපයකට බෙහෙත් ගැනීමට යැම්ව හෝ නිවාඩු ගැනීම ද මේ නිසා අපහසු බවද මේ සම්බන්ධව අදහස් දක්වන නිලධාරීන් පවසයි.

## 13

# සමස්ත යාන්ත්‍රණයේ අභිවිය යුතු ප්‍රතිසංස්කරණ

මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ලංකාව තුළ පිහිටුවා ඇති යාන්ත්‍රණයන්ගේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සිදු කිරීමට එක් එක මානව හිමිකම් සංවිධාන ද, සිවිල් සංවිධාන එකතුන් ද විවිධ අවස්ථාවන්වල දී යෝජනා ඉදිරිපත් කරන ලදී. එදා පැවති රුපය රේට එරෙහි වූවා පමණක් නොව එම යාන්ත්‍රණයන් කඩා වැට්ටීමට ඉඩ හැරියේ එය තමන්ට එරෙහිව යොද ගැනීමට නොහැකි වන ලෙස ය. නමුත් දැන් යළිත් එම යාන්ත්‍රණය ජනතාවගේ යහපත පිණිස ක්‍රියාත්මක කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාවක් උදවී ඇත.

එහි දී පොලිසියට අමතරව මානව හිමිකම් තොමිසම ප්‍රතිසංස්කරණය සඳහා ද, වධ හිංසාව වැළැක්වීම සඳහා ද, අපරාධ නීතිය පිළිබඳ

සංශෝධන සඳහා ද, නීතියේ ආධිපත්‍ය පිහිටුවීම සඳහා සහ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ යෝජනා රාජියක් විවිධ පාර්ශවයන්ගෙන් ඉදිරිපත් වුණි.

## වධනිංසනයේ මිලේජන්වය

මිනිසෙකු විසින් තවත් මිනිසකට පහරදීම මිලේජන් හා පිළිකුල් සහගත එමෙන්ම, මුළුමාව වර්ගයාට එරෙහි ක්‍රියාවක් බවට ඕනෑම සමාජය විසින් පිළිගෙන එවැනි ක්‍රියාවන් වැළැක්වීම සඳහා නීති රිති දියුණු ලෝකය විසින් සම්පාදනය කරනු ලැබේය. එමෙන්ම එවැනි ක්‍රියාවක් සිදු කිරීම මිනිමැරීම හා ස්ත්‍රී දුෂණ, ගණයට වැළෙන අපරාධයක් බවට ද පත්කරනු ලැබේය.

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

ශ්‍රී ලංකාවත්, එම නීති පිළිගෙන අපගේ නීති පොත්වලට එකතු කරනු ලැබුවත්, එවැනි ක්‍රියාවන් මිලේවිජ හා අපරාධ ගණයට වැශෙන්නේ මන්ද යන්න පිළිබඳව සංවාදයක් හෝ සාකච්ඡාවක් අප සමාජය තුළ මතු නොවිය. මෙම නීති සම්මත

කරනු ලැබූ රජයට ඒ සම්බන්ධව උනන්දුවක් ඇති නොවුයේ රජයත් සැම විටම වධහිංසාව පාලනයේ ප්‍රධාන උපකරණයක් ලෙස පාවිච්චි කරනු ලබන බැවිනි.

## වධහිංසාව වැළැක්වීම සඳහා යෝජනා

---

- (i). වධහිංසාව අපරාධයක් හා මිලේච්, නොකළ යුතු දෙයක් බවට මතයක් සමාජය තුළ ස්ථාපිත කිරීමට රාජ්‍ය මැදිහත් වීම, මේ සඳහා මානව හිමිකම් කටයුතු පිළිබඳව අමාත්‍යාංශයක් පත්කර ඒ නරභා පාසැල්/රාජ්‍ය ආයතන තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගැනීම.
- (ii). රාජ්‍ය පාලන ක්‍රියාවලිය තුළ නිල නොවන ආකාරයෙන් ක්‍රියාත්මක වධහිංසාව වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම.
- (iii). අපරාධ පරීක්ෂණයේ දී සැකකරුවන්ගේ න් තොරතුරු ලබා ගැනීමට වෙනත් රටවල ක්‍රියාත්මක නවීන විද්‍යාත්මක ක්‍රම හඳුන්වාදීම,
- (iv). වධහිංසාව වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජයට යෝජනා කිරීම සඳහා ස්වාධීන ඒකකයක් ස්ථාපිත කිරීම. (ඒ සඳහා මානව හිමිකම් කොමිසම, සිවිල් සමාජය හා පොලීසිය ද ඇතුළත් විය යුතු ය.)
- (v). සැකකරුවන් අධිකරණ වෛද්‍යවරයා වෙත ස්වාධීනව යොමු කිරීම, අධිකරණ වෛද්‍ය වාර්තා ගැටුවකින් තොරව සැකකරුව ලබා ගැනීමට ක්‍රමයක් ස්ථාපිත කිරීම. ස්වාධීනව අධිකරණ වෛද්‍ය කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසීම හා අධික්ෂණය. එම

## පොලිසිය අභ්‍යන්තර මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

- ක්‍රියාවන් නිවැරදිව සිදු නොකරන අධිකරණ වෙශ්‍යවරුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම. අධිකරණ වෙශ්‍යවරුන්ගේ හිගය පියවීමට වහා කටයුතු කිරීම.
- (vi). මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන සැකකරුවන් පිළිබඳව පුද්ගලිකව සොයා බැලීම හා වධනීය කර තිබේද යන්න නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම හා නිරීක්ෂණය.
- (vii). වධනීය පනත ක්‍රියාවට නැංවීම සඳහා වධනීය සම්බන්ධ නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට පොලිසියෙන් පරිභාහිර ස්වාධීන විමර්ශන එකකයක් ස්ථාපිත කර සූදුසූ නිලධාරීන් පත්කර එම නිලධාරීන්ට බාධාවකින් තොරව එම කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය බලත්ල හා පහසුකම් ලබා දීම.
- (viii). වධනීය සම්බන්ධ ලක්වන්නේ නම් හෝ අන්තර්ඛාලී දී සැකකරුවන් මිය ගියහොත් ඒ සම්බන්ධව පොලිසියට වගකීම පවරා වධනීය සොයා බැලීම යොමු කිරීම විසින් නැංවීම සඳහා ප්‍රතිසංස්කරණ වෙශ්‍යවරුන්ට පැවරීමට කටයුතු කිරීම.
- (ix). මානව හිමිකම් කඩ්වීම්වලට ලක්වුවන් පුනුරුත්පාපනය කිරීම හා යටා තත්ත්වයට පත්කිරීම රජයේ වගකීමක් බවට පත්කිරීම. එහිදී අදාළ පුද්ගලයාගේ මූල්‍ය හානි, නෙතික වියදම් හා වෙද්‍ය වියදම් ආදිය හානිපූරණය කිරීම රජයේ වගකීමක් බවට පත්කිරීම.
- (x). වධනීය සම්බන්ධ මානව හිමිකම් කඩ්වීම පිළිබඳව ග්‍රේෂ්‍යාධිකරණය හෝ මානව හිමිකම් කොමිසම ලබා දුන් නිරදේශ හෝ නියෝග සම්බන්ධව නීතිපති වහා ක්‍රියාත්මක වී ඇදා නඩු පැවරීමට කටයුතු කිරීමත් එම නඩු කෙටි කාලයකින් අසා නිම කිරීමට කටයුතු කිරීම.
- (xi). තුෂ්තවාදය වැළැක්වීමේ පනත අනෙක්සි කිරීම. මෙම පනත දැනට අනෙක්සි නොවන්නේ නම්,

- වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්ංචංගවට ගැනීමට පොලිසියට හා නමුදාවට දී ඇති බලතල අහෝසි කිරීම, පොලිසිය ඉදිරියේ කරන පාපොච්චාරණවලට ලබා දී ඇති නීතිමය පිළිගැනීම අහෝසි කිරීම යනාදියවත් කළ යුතු වේ. අඩුම තරමින් ආරක්ෂක ඇමතිවරයා හෝ ලේකම්වරයා විසින් නිකුත් කරන රුධුම තියෙශ්ග අධිකරණය ඉදිරියේ අහියෝගයට ලක් කළ හැකි බවට එහි ප්‍රකාශනව ප්‍රතිපාදන පැවතිය යුතු ය.
- (xii). වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආයතනික යාන්ත්‍රණයක් පිහිටුවීම, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සම්මත කිරීම.
- (xiii). වධහිංසාවට එරහි සම්මුතියේ පළමු චෙකල්පිත ප්‍රාථෝකෝලය ඇතුළු අන්තර් ජාතික සම්මුතින්හි පාර්ශවකරුවකු විම හා ජ්‍යෙෂ්ඨ සූයාවට නැංවීම.
- (xiv). පුද්ගලයන් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ දී බොහෝ විට පොලිස් නිලධාරීන් සැකකරු සමග සිටියහොත් බිඟ හෝ තර්ජනය කිරීම නිසා සැකකරු වෛද්‍යවරයාට සත්‍ය නොපැවසීමට ඉඩ ඇත.
- (xv). මෙහි දී වෛද්‍යවරයාගේ රාජකාරීමය වගකීම වන්නේ පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් කර සැකකරුගෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමත් ඔහුව විධිමත්ව පරීක්ෂා කර එම තොරතුරු සියල්ල අධිකරණ වෛද්‍ය වාර්තාවේ සටහන් තැබීමත් ය. නමුත් බොහෝ වෛද්‍යවරු මේ ක්‍රමය අනුගමනය නොකරනි. සමහරු සැකකරු ඇසින් නොදැක පරීක්ෂා කළ බවට වාර්තා ඉදිරිපත් කරයි. මෙම තත්ත්වය වැළැක්විය යුතු ය.
- (xvi). වධහිංසා නඩුවක වින්දිතයකු අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පරීක්ෂා කරන අවස්ථාවක දී අදාළ පරීක්ෂණ කටයුතු

**පොලිකිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ**

සිදුවන ආච්ච්‍යාවේ දී අදාළ නිලධාරියාට  
ස්වාධීන වූ පරීක්ෂණය කරගෙන යාමට  
ඇවශ්‍ය වට්ටිටාවක් පැවතිය යුතු ය.

(xviii). ගෞෂ්ජාධිකරණය විසඳන මූලික  
අධිතිවාසිකම් තබු පිළිබඳ වාර්ෂික  
වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කළ යුතු ය.

(xvii). ශ්‍රී ලංකා රජය වහ හිංසාවට එරෙහි  
වෙකුල්පිත සම්මුතිය අත්සන් තැබිය යුතු  
බව සහ විසි එක් වන සහ විසි දෙවන  
වගන්ති පිළිබඳ විශේෂ කොන්දේසි ඉවත් කර  
ගැනීමට කටයුතු කළ යුතු ය. ශ්‍රී ලංකාවේ  
සියලුම රඳවුම් කදවුරු සහ රඳවියන්ගේ  
නම් ප්‍රසිද්ධියට පත් කළ යුතු ය.

## අපරාධ නීතිය පිළිබඳ සංගේධන

- (i). 1994 වය හිංසා වැළැක්වීමේ පනත ක්‍රියාවේ යෙදුවේම මේ වන විට අවම මට්ටමක පවතී. පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන් අතින් සිදුවන වධහිංසාවලට එරෙහිව නඩු පැවරීමේ අයිතිය ඇත්තේ නීතිපතිවරයාට ය. එම නඩු පවරනු ලබන්නේ මහායිකරණයේ දී ය. නමුත් දැනට මතුව ඇති ගැටුව වන්නේ වධහිංසා කිරීමේ සිදුවීමේ කොතොක් වාර්තා මූල්‍ය නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව නඩු පැවරීම නොකිරීම ය. මෙයට පිළියම් යෙදීමට ක්‍රමවේදයක් ඇති කළ යුතු වේ.
- (ii). සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ දී අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය නඩු පැවරීමක් නොකරන්නේ නම්, පුද්ගලික පාර්ශ්වයට පොදුගලික පැමිණිල්ලක් ගොනු කිරීම මගින් නඩුවක් ආරම්භ කළ හැකි ය.
- (iii). වය හිංසා සිදුවීම්වල දී නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරීම නොකරන අවස්ථාවල අදාළ පාර්ශ්වයට පොදුගලිකව නඩුවක් ගොනු කිරීමට අයිතියක් ලබාදෙන සංගේධනයක් පනතෙහි අඩංගු කිරීමට උත්සාහ කළ හැකි ය.
- (iv). අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම (මරාදැමීම) දැනට ඉතා ප්‍රාග්‍රන්ත ගත කරුණක් වී පවතී. පොලිසිය විසින් අවම බලය යෙදුවීම යටතේ මෙම අපරාධවල වගකීමෙන් මැදී යයි. සාමාන්‍යයෙන් මරණය දක්වා බලය යෙදුවිය හැකි වන්නේ මරණීය දැන්චනයෙන් දඩුවම්

**පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ**

- කළ හැකි වැරදිවල සැකකරුවන්ට එරෙහිව පමණි. පොලිස් අත්අඩංගුවේ දී මිය යන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසියට වගකීම පැවරෙන තව නීති පැනවිය යුතු වේ.
- (v). අත්අඩංගුවට ගත් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් සැකකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම පොලිසියේ වගකීමක් බවට පත් කළ යුතු වේ.
- (vi). දැනට ක්‍රියාත්මක වන ඇප පනතට අනුව ඇප ලබා ගැනීමට බොහෝ සැකකරුවන්ට අයිතිය ඇත්තේ ඇප ලබාදීමේ දී විවිධ මහේස්ථාන්වරුන් විසින් තමන්ට රසි පරිදි කොන්දේසි පනවනු දක්නට ලැබේ.
- අදා- ඇපකරුවන් ලෙස රජයේ සේවකයින් ඉල්ලා සිටීම, ග්‍රාමසේවා සහතික ඉල්ලා සිටීම, පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටීම ආදිය දැක්වීය හැක. මෙම ඇප ලබාදීමේ රිතිවල දැවිසින පුරා ඒකමතික හාවයක් ඇති කිරීම සුදුසු වේ.

## නීතියේ ආධිපත්‍යය ස්ථාපන කිරීම සඳහා වන යෝජනා

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන අනුග්‍රහය ලබන පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අපරාධ කරන නමුත් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතනවල අසමත්‍හාවය නිසා නීතියේ හස්තය ඔවුන් වෙත එල්ල නොවන බව ඉතා පැහැදිලි කරුණකි. ස්වාධීන අධිකරණ පද්ධතියක් තුළින් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම සාධාරණ සමාජයක් සඳහා මෙන්ම සාමය හා සමාජ ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. යහපත් සමාජයක් බිජිකිරීම සඳහා යහපාලනය සමග බැඳුනු නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජ වට්ටිවාවක් බිජිකිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලෙස අප විශ්වාස කරන අතර දේශපාලන වෙනසක් තුළින් සිදුවන ප්‍රතිසංස්කරණයක දී නීතියේ ආධිපත්‍ය ස්ථාපන කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකා පහත කරුණු යෝජනා ලෙස ඉදිරිපත් කරමු.

- (i). අපරාධ නිවාරණය කිරීම අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා දූෂ්‍යවම් පැමිණවීම නීතියේ ආධිපත්‍ය රට තුළ පවත්වාගෙන යාම පවතින රුපයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙන්ම දේශපාලන උච්චතාව බවට පත්කර ගැනීම.
- (ii). දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් අපරාධ සිදුකළ විට අපරාධ පරීක්ෂණය කිරීම, ඔවුන් අත්‍යවශ්‍ය ගෙන නීතිය ඉදිරියට පමුණුවා නීතියේ කාර්ය පරිපාලිය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අසමත් වන බව ඉතා පැහැදිලි කරුණකි. මෙම තත්ත්වය වළක්වා අපරාධකරු ලබන පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම සිදුකළ යුතු ය.

## පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ

- (iii). සමාජයේ බොහෝ අපරාධකරුවන් අනවසර ගිනිඅව් භාවිතා කරන බව නොරහසකි. දේශපාලන රක්වරණය ලබන බොහෝ පිරිස් අනවසර ගිනිඅව් භාවිතා කරන බවද එම අව් භාවිත කර ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන බවද පසුගිය කාලවකටවානුව පිළිබඳ නිරීක්ෂණය කරන විට පැහැදිලි වන කරුණකි. එමනිසා අනවසර ගිනිඅව් භාවිතා කරන්නන් නිරායුද කිරීම එවැනි පුද්ගලයන්ට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රුපය පියවර ගතයුතු බව ප්‍රකාශ කරමු.
- (iv). අපරාධ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පවත්වා අධිකරණ හමුවේ නඩු පැවරීමේ කටයුතු සිදුකළ ද අපරාධකරුවන් අපරාධවලට වරදකරු වීමේ සම්භාවිතාවය ශ්‍රී ලංකාව තුළ අඩු අගයක් ගනී. මෙයට පහත හේතුන් බලපායි.
1. අපරාධ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සාක්ෂි එකතු කිරීම, වෝද්‍යා ගොනු

කිරීම, මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩුකටයුතු පවරා පවත්වාගෙන යාම සිදුකරනු ලබන්නේ පොලිස් නිලධාරීන් විසිනි. මෙම කාර්ය සඳහා පොලිස් නිලධාරීන්ට විශේෂ හැකියාවන් නොමැතිකමින් ඇතිවන අඩුපාඩු නිසා බොහෝ නඩුකටයුතු පැමිණිල්ලේ අසාර්ථකභාවය නිසා නිසි ප්‍රතිඵල නොමැතිව අවසන් වෙයි.

2. මෙම නිසා මෙවැනි කාර්යන්වල යෙදෙන නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීම නීතිය ප්‍රවීනතාවයක් ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම, නැතිනම් එවැනි හැකියාව ඇති පුද්ගලයන් නිලධාරීන් ලෙස බඳවා ගැනීමෙන් සේවයට යොදවා ගැනීම.
3. අපරාධ වෝද්‍යා ගොනුකර මහාධිකරණය හමුවේ නඩුකටයුතු පවරා පවත්වාගෙන යන්නේ නීතිපති දෙපාර්තමේන්තුව

- වන අතර මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව සංකේත්දැනය වී ඇත්තේ කොළඹ නගරයට වන බැවින් ඇත පලාත්වල නඩු කටයුතු මෙහෙයුම් පිළිබඳ උනන්දුවේ පසුබැමක් ඇති බව පෙනෙන්නට ඇත.
4. මෙම භේත්තුව නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ ගාඛා ප්‍රාදේශීය මට්ටම්න් ආරම්භ කිරීම සහ මනා නැකියාවකින් යුක්ත නිලධාරීන් නඩු පැවරීමේ කාර්යයේ යෙද්වීම සුදුසු ය.
- (v) පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය පවත්වාගෙන යන මූලික ආයතන පද්ධතිය වෙයි. එය මේ වන විට බරපතල ලෙස දේශපාලනීකරණය වී ඇති බව රහස්‍යක් නොවේ. එමෙන්ම පසුගිය කාලයීමාව තුළ පැවතුණ යුද්ධමය වාතාවරණය නිසා පොලිස් සේවය හමුදාකරණයට ලක්වී ඇති බව ප්‍රකට කාරණයකි. මෙම නිසා පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලන තරනය කිරීමේ පියවරක් ලෙස ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් පිහිටුවා පොලිසිය එය යටතට පත්කිරීම සිදුකළ යුතු ය.
- (vi). පොලිස් සේවයේ බඳවා ගැනීම්, උසස්වීම් විනය පාලනය එම කොමිෂම යටතට පත්කළ යුතු ය. උසස්වීම් දීම සිදුකළ යුත්තේ තරග විභාග, වෘත්තීය දැක්ෂතා පදනම් කරගත් විනිවිද පෙනෙන කාර්ය පරිපාටියක් තුළින් ය.
- (vii). පොලිස් දෙපාර්තමේන්තුව සිවිල් ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන වට්පිටාව සකස් කළ යුතු ය. මෙහිදී පොලිසියට බැමෙන නිලධාරීන්ට තමන් සිදුකරන්නේ මහජන සේවයක් බව වටහා දීම ද මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අවම ප්‍රහුණුවක්වත් ලබා දීම ද අවශ්‍ය වේ.

**පොලිසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ**

- (viii). විශේෂීත අංශවලට සම්බන්ධව කටයුතු කරනු ලබන පොලිස් නිලධාරීන් හට අවශ්‍යකරන තීතිමය දැනුම පුහුණුව ලබාගැනීමට අවශ්‍ය කරනු ලබන ක්‍රමවේදයන් සකස් කිරීම සිදු කළ යුතු ය.
- (ix). අපරාධ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් සැකකරුවන් අත්අඩංගුවේ දී මරාදැමීම ශ්‍රී ලංකාවේ සුලබ අත්දැකීමකි. මෙවැනි සිදුවීම් වැළැක්වීමට පියවර ගතයුතු අතර රාජකාරීය තුළදී තීතිය උල්ලාසනය කරනු ලබන පොලිස් නිලධාරීන් හට එරහිව පරීක්ෂණ කිරීමට, නඩු පැවරීමට ඒ පිළිබඳව අධික්ෂණය කිරීමට ස්වාධීන ආයතනයක් ස්ථාපිත කළ යුතුව ඇත.
- (x). අධිකරණය ඉදිරියේ ඇති නඩුකටයුතු ප්‍රමාද වීමට බොහෝ විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාද වීම බලපානු ලබයි. මෙම තත්ත්වය වැළැක්වීමට රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පූඩ්ල් කිරීම සිදු කළ යුතුය.
- (xi). අධිකරණ සේවය අපක්ෂපාතී විනිවිද පෙනෙන කාර්යක්ෂම සේවයක් බවට පත්කිරීමට කරුණු සම්පාදනය කළ යුතු ය. විනිසුරුවරුන් බදවා ගැනීම විනය පාලනය අධිකරණ සේවා කොමිෂන් සභාවට අයත් කාර්යක් මෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවට ඇති දේශපාලන බලපෑම් තුරන් කිරීමට කටයුතු කළ යුතු ය. අධිකරණ සේවයට සිදුකරන දේශපාලන පත්කිරීම වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු ය.
- (xii). අධිකරණයට සභාය වන සේවාවන් නවීන තාක්ෂණික උපකරණ භාවිත කර කටයුතු කිරීමට පුහුණු කළයුතු අතර අදාළ තීතිමය ප්‍රතිපාදන එයට අනුකූලව සංශෝධනය කළ යුතුය.
- (xiii). වර්තමානයේ අධිකරණ ඉදිරියේ පවත්වාගෙන යන නඩු කටයුතු අවසන් වීමට

දැරස කාලයක් ගත වේ. මෙය යුත්තිය ඉංග්‍රීසිය ප්‍රමාද වීම ප්‍රමාද වීමකි. මෙම නිසා නඩු ප්‍රමාදය වැළැක්වීමට සැලැස්මක් ඇති කර කැඩිනමින් නඩු වීමසීමට අවශ්‍ය නිලධාරීන්, පහසුකම් ඇති කිරීම.

(xiv). ආණ්ඩුවේ අපේක්ෂාවන් ඉටු කිරීමෙන් වැළකීමට සහ ස්වත්තිය තනතුරෙහි ස්වාධීනත්වය සුරක්ෂිත සඳහා විනිශ්චරකු විශ්‍රාම ගත් පසු වසර 5ක් ගෙවෙන තුරු රාජ්‍ය තාන්ත්‍රික නිලයක් දැරීමෙන් වැළකෙන නීති සම්පාදනය.

## ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ මානව හීමිකම් ප්‍රතිපාදනවලට යෝජිත සංශෝධන

- (i). ජ්වත්වීමේ අයිතිය නිශ්චිත වගයෙන් ආණ්ඩුකුම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සහ එහි සෞඛ්‍ය හා පරිසරය පිළිබඳ අයිතිවාසිකම් ද ජ්වත් වීමේ අයිතිය යන්නට ඇතුළත් වන ලෙස කෙටුම්පත් කිරීම අවශ්‍ය වේ.
- (ii). මහජන සුහ්සාධක තැබුකර සම්බන්ධයෙන් ඇති නීති රීති ප්‍රාථමික කර ඒ සඳහා ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සැළසීම. මේ සඳහා ඉන්දියාවේ ඇති ප්‍රවණතාවලින් ආදර්ශයක් ගත හැක.
- (iii). මානව හීමිකම් තැබුවලදී වැරදිකරුවන් වන රජයේ නිලධාරීන් ගෙවිය යුතු වන්දි ගෙවනු ලබන්නේ රජය විසිනි. පසුකාලීනව අධිකරණය විසින් අදාළ නිලධාරීන් ගේ පොද්ගලික මුදල්වලින් ද යම් මුදලක් ගෙවීමට නියම කරන සම්පූදායක් ඇති ව්‍යවදා, එය තවමත් ලිඛිත නීතියක් නොවේ. මූලික අයිතිවාසිකම් කඩකිරීම අධේරියමත් කිරීම සඳහා මෙම සම්පූදාය නීතිගත කිරීම සුදුසු වේ. අනාගත ව්‍යවස්ථා සංශෝධනයක දී මෙය ඇතුළත් කළ හැකි ය.
- (iv). තව ද ලංකාවේ මානව හීමිකම් නීතිරීති ජාත්‍යන්තර නීතියට සම්ගාමී වන ආකාරයට සංශෝධන ගෙන ආ යුතු වේ. සිවිල් හා දේශපාලන අයිතින් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හා එහි අතිරේක ශිව්‍යම්වලට ලංකාව අත්සන් තබා තිබුණ ද සිංගරාසා නැඩුවේ දී දක්වා ඇති මතය අනුව මෙම

- නීති ලංකාවේ බලාත්මක වීමට නම් දේශීය ව්‍යවස්ථාදායකය - පාර්ලිමේන්තුව විසින් අණපන් සම්මත කළ යුතු වේ. මෙය මානව හිමිකම් නීතියේ විශාල හිඳැසකි.
- (v). ජාත්‍යන්තර නීතියේ ඒකීයවාදී තානායට අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතින්වලට අත්සන් කබන විට ම එය දේශීය නීතියේ කොටසක් බවට පත්වන ආකාරයට අවශ්‍ය සංගේධන ගෙන ආ යුතු ය.
- (vi). මානව හිමිකම් කඩ්වීමක් සඳහා අධිකරණය ඉදිරියට යා හැකි කාලසීමාව දින 30කි. මෙය දැරස කළ හැකිදැයි යෝජනා කිරීම වට්. කාලයේ සීමාව නිසා සමහර අවස්ථා වල නඩු පැවරීමට නොහැකි වේ. එබැවින් මෙම කාලසීමාව අවම වශයෙන් මාස 3ක කාලයක් දක්වා දැරස කිරීමට යෝජනා කෙරේ.
- (vii). මානව හිමිකම් නඩුවක් මාස දෙකක කාලයක් තුළ අසා නිමකළ යුතු බවට ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 126 (5) ව්‍යවස්ථාව සඳහන් වූවන්, දැනට එවැනි නඩු අසා නිම කිරීමට අවුරුදු 2කට වැඩි කාලයක් ගත වේ. ඉහත විධිවිධාන ප්‍රකාරව මූලික අයිතිවාසිකම් නඩුවන් හැකි ඉක්මනින් අසා නිම කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගත යුතු ය.

## මානව හිමිකම් කොමිසම

1996 අංක 21 දරන මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනතාවගේ මානව හිමිකම් කඩ්වීමක දී ඒ සඳහා,

- (i). මානව හිමිකම් කොමිසම විසින් ලබා දෙන නිරදේශ ක්‍රියාත්මක කිරීම රාජු ආයතන විසින් පැහැර හැරීම වැළැක්වීමට එම නිරදේශ බලගැනීවීමේ යාන්ත්‍රණයක් සැකසීම.
- (ii). ස්වාධීන කොමිෂන්සභා හරහා දැක්ෂ හා කාර්යක්ෂම එමෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව උනන්දුවක් ඇති නිලධාරීන් පත්කර ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම.

- (iii). කඩ්වීමෙන් පැමිණිලි විභාග කර පැමිණිලිකරුවන් දිරිගැනීවෙන වන්දී හා නිරදේශ ඉදිරිපත් කිරීමන් සිදු කළ යුතු ය.
- (iv). රටේ සිදුවන ප්‍රධාන පෙළේ මානව හිමිකම් කඩ්වීම පිළිබඳව මැදිහත්ව විමර්ශනයන් සිදු කර ඒ සම්බන්ධව ගත යුතු ඉදිරි නෙතික ක්‍රියාමාර්ගයන් ඒ ඒ ආයතන හා ඒකාබද්ධව සිදු කළ යුතු ය.
- (v). මානව හිමිකම් ආරක්ෂකයන් බල ගැනීවීමත් සිවිල් සමාජය සමග මතා සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමන් සිදු කළ යුතු ය.
- (vi). මානව හිමිකම් කොමිසම රඳවුම් කළවුරු සහ බන්ධනාගාර බැහැදුකීම සඳහා ප්‍රාදේශීය කම්ටු පිහිටුවීමට තමන්ට ඇති බලය හාවිත කළ යුතු වේ.

## ආණිත ගුන්ර නාමාවලිය

---

- ❖ නියත විවරණය - විෂයානන්ද ජයවීර
- ❖ සිංහල සමාජ සංවිධානය - මහාචාර්ය රල්ග් පිරිස්
- ❖ සිංහල ආණ්ඩුව - පෘත්‍රිත මැදුලියන්ගොඩ විමලකින්ති හිමි
- ❖ මධ්‍යකාලීන සිංහල සමාජය - මහාචාර්ය එම්. ඩී. ආරියපාල
- ❖ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රහවය සහ ව්‍යාප්තිය - අ. ජ. තිලක් ඉද්දමල්ගොඩ
- ❖ ගුණාත්මක පොලිස් සේවයක් උදෙසා - නිරංජ් විශේෂජන
- ❖ මානව හිමිකම් පහන - බැසිල් ප්‍රනාන්දු
- ❖ කාර්යක්ෂමතාවය, ප්‍රයුගෝච්චරහාවය සහ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය - බැසිල් ප්‍රනාන්දු
- ❖ පොලිසියට ප්‍රතිසංස්කරණ - එස්. ඩී. ප්‍රංචිහේවා
- ❖ සිවිල් සමාජ ප්‍රතිසංස්කරණ යෝජනා